



THE CEYLON GOVERNMENT GAZETTE

No. 10,794 — FRIDAY, MAY 13, 1955

(Published by Authority)

PART IV—LOCAL GOVERNMENT

(Separate pricing is given to each Part in order that it may be filed separately.)

	PAGE		PAGE
Posts—Vacant	375	Statements of Revenue and Expenditure ..	387
Examinations, Results of Examinations, &c. ..	—	Budgets	390
Local Government Notifications	378	Sale of Properties	391
By-laws	380	Road Committee Notices	—
Notices under the Local Authorities Elections Ordinance	—	Miscellaneous Notices	391

PART V published with this Issue contains List of Applications for Public Carriers' Permits for use of Lorries for fee or reward, &c.

Posts—Vacant

GENERAL CONDITIONS APPLICABLE TO APPOINTMENTS TO POSTS IN THE LOCAL GOVERNMENT SERVICE ADVERTISED IN PART IV OF THE "CEYLON GOVERNMENT GAZETTE"

1. *Allowances.*—Unless otherwise stated, Rent Allowance, temporary Cost of Living Allowance and temporary Special Living Allowance are payable according to Government Rates and Conditions.

2. *Conditions of Service.*—Appointments will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, as amended by the Local Government Service (Transitional Provisions) Ordinance, No. 5 of 1946, any further amendments of Ordinance No. 43 of 1945, and the Regulations made thereunder, and other conditions of service as laid down by the Commission from time to time

3. *Terms of Engagement.*—The posts specified in the schedule published in Part IV of the *Ceylon Government Gazette* No. 10,432 of August 8, 1952, and other posts added thereto from time to time while held by members of the Local Government Service other than females are pensionable under the Local Government Service Pension Scheme Regulations, 1952.

(a) The pension rights of officers serving under Government will be conserved if released under Section 21 of the Government Minutes on Pensions, and transferred to pensionable posts in the Local Government Service

(b) In the case of employees of Local Authorities who hold pensionable posts under the Pension

By-laws or Rules of the Local Authorities, the payment of their pension on ultimate retirement will be governed by the Pension By-laws or Rules of the Local Authority in whose employ they were on the date immediately preceding the date of their transfer to the Local Government Service, in terms of Section 48 of the Local Government Service Ordinance, No. 43 of 1945, as amended by the Local Government Service (Amendment) Act, No. 8 of 1949.

(c) All appointees to pensionable posts other than females, officers above the age of 55 and officers who were holding pensionable posts in Government Service on the date immediately prior to their appointment to the Local Government Service, are required to contribute 4 per cent of their salary to the Local Government Service Widows' and Orphans' Pension Fund established under the Local Government Service Widows' and Orphans' Pension Fund Regulations, 1952, published in the *Government Gazette Extraordinary* No. 10,429 of July 30, 1952. The Local Authority will contribute 3 per cent. of salary.

(d) Appointees may be required to furnish security either in cash or by Fidelity Guarantee Bond through a Guarantee Association approved by the Local Government Service Commission in a sum which may be decided upon by the Local Authority.

(e) Appointees not holding scheduled posts in the Local Government Service or permanent posts in the Public Service will be required to pass a medical examination by a duly qualified medical practitioner as to their physical fitness to serve in any part of the Island.

(f) The appointment will generally be on probation or subject to confirmation after a period of one year unless otherwise specified.

4. *Qualifications required.*—Every applicant must furnish satisfactory proof that he is a Ceylonese. The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as a citizen of Ceylon by descent or by registration.

5. *War Service Concession.*—Provided they are qualified in all other respects, ex-Servicemen of Her Majesty's Fighting Forces and full-time members of the Auxiliary Fire, Air Raid Precautions and Civil Defence Services (excluding those who had left these Services of their own accord) will be allowed to deduct periods of such service (commencing from September 3, 1939, at the earliest and up to December 31, 1949, at the latest) from their ages for purposes of eligibility alone, provided that they joined the Forces before August 15, 1945, and that such service was satisfactory and continuous.

6. *Other Requirements.*—(i) Applications from those in a Local Body should be forwarded through the Municipal Commissioner or Chairman of the Local Authority in which they are serving.

(ii) Applications from officers in the Government Service should be forwarded through the Heads of their respective Departments. In the case of applications from officers holding permanent posts in the Government Service, the Head of the Department concerned should, when forwarding the application, state whether or not he is prepared to release the applicant if selected.

(iii) Candidates may be required to present themselves for interview or test at an appointed time and place. No travelling or other expenses will be paid in this connection.

(iv) Any person who desires to recommend a candidate may do so by giving a testimonial. Any form of direct or indirect canvassing or attempt to influence the selection of candidates will disqualify such candidates.

(v) Any statement in the application which is found to be incorrect will render the applicant liable to disqualification if the inaccuracy is discovered before the selection and to dismissal after the selection.

(vi) Applications not conforming in every respect with the requirements of this advertisement will be rejected.

(vii) Applications should be made substantially in the form appended below and should be addressed to the Chairman, Local Government Service Commission, and NOT personally to him.

(viii) Applications received in this office after the closing date will not ordinarily be entertained

Form of Application to be used unless otherwise stated

LOCAL GOVERNMENT SERVICE

Application for the post of———.

1. Reference to the advertisement :———.
2. Full name :———.
(In block capitals.)
Nationality :———.
(State whether Ceylonese or not as per definition in condition 4 above.)
3. Full postal address :———.
4. Date and place of birth of applicant :———.
5. Date and place of birth of applicant's father :———.
6. Whether married or single :———.
7. Educational qualifications and last examination passed with date—
(a) English :———.
(b) Sinhalese/Tamil :———.
8. Where educated and date of leaving school :———.
9. (a) Employment since leaving school with dates and full particulars of service :———.
(b) If employed under Government previously, give details, including cause of termination of service :———.
(c) If a member of the Local Government Service, give—
(i) Designation and grade of present post held :———.
(ii) Present salary and scale of salary :———.
(iii) Record of employment in Local Bodies :———.
(d) If an ex-Serviceman, particulars of Unit, rank and dates of joining and discharge :———.
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil :———.
11. Particulars of any special qualifications (e.g., professional, technical, &c) :———.
12. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies) :———.
13. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not originals*, of such certificates should be attached) :———.
14. Whether convicted of any criminal offence in a Court of Law; if so, give date, number of case and nature of the offence :———.
15. Whether free from debt or pecuniary embarrassment :———.
16. Certificates of residence from Chief Headman, D. R. O, J. P., or Minister of Religion, where necessary :———.

Signature of Applicant.

Date :———.

LOCAL GOVERNMENT SERVICE**Post of Clerk, Municipal Council, Kandy, in Special Grade "B" of the Local Government Clerical Service**

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. *Salary Scale.*—Rs. 3,600—7 of 180—Rs. 4,860 per annum.

3 The post is permanent and pensionable. The appointment will be subject to confirmation after a period of one year.

4. Applications will be received from Officers in Grade I of the Local Government Clerical Service who are drawing a salary of Rs. 3,000 per annum and over on May 30, 1955.

5. Reference is invited to the general conditions applicable to appointments to posts in the Local Government Service published at the beginning of Part IV of this *Gazette*.

6. Applications should be made substantially in the form appended and should reach me not later than May 30, 1955. In the form referred to the following should be substituted for items:—

"9 (c) Record of employment in Local Bodies giving details of posts held and their duration:—

(d) In the case of applicants from the Colombo Municipal Council, give—

(i) Dates of appointment to Divisions II and I:—

(ii) Whether passed the qualifying examination for promotion:—

(iii) Whether passed the efficiency bar examinations:—

11. Special qualifications, if any:—

12. Present employment, give—

(i) Designation and grade of present post held:—

(ii) Date of appointment to present class or grade:—

(iii) Salary particulars, give—

(a) Salary scale:—

(b) Salary on May 30, 1955—

Merged:—

Unmerged:—

16. To be deleted"

7. All applications will be acknowledged and any applicant who does not receive an acknowledgment within three days of the closing date should, at once, notify the Secretary, Local Government Service Commission. Failure to comply with this provision will deprive the applicant of any claim to consideration.

V C JAYASURIYA,
Chairman,

Local Government Service Commission.

Office of the Local Government
Service Commission,
P. O. Box 530,
Colombo, May 5, 1955.

LOCAL GOVERNMENT SERVICE**Post of Ayurvedic Physician, Municipal Council, Nuwara Eliya**

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. *Salary Scale.*—Rs. 1,440—18 of 120 and 1 of 180—Rs 3,780 per annum.

3. Qualifications required:

Applicants should possess the Diploma of Indigenous Medicine and Surgery of the College of Indigenous Medicine, Ceylon, or equivalent or higher qualifications of a recognised Ayurvedic College in India or Ceylon and should have not less than 5 years' experience as a practising general Ayurvedic Physician after obtaining the Diploma. Applications from graduates of the College of Indigenous Medicine, Ceylon, who passed the Final Examination from September, 1953, and who have undergone the new Scheme of training, will also be eligible for appointment.

4. The selected candidate will be debarred from private practice and will be required to reside in close proximity to the M. C. Ayurvedic Dispensary.

5 Reference is invited to the general conditions applicable to appointments to posts in the Local Government Service published at the beginning of Part IV, of this *Gazette*.

6 Applications should be made substantially in the form appended to the general conditions applicable to appointments and should reach me not later than May 27, 1955. In the form referred to, the following should be substituted for items 11 and 12:—

"11. (a) Qualifications in Ayurveda (annexing copies of certificates obtained):—

(b) The Ayurvedic College from which the above qualifications were obtained:—

(c) The date of obtaining the above qualifications:—

12. (i) The date from which in active practice as a general Ayurvedic Physician since obtaining the qualifications, attaching certificates from the D. R. O. of the District in proof thereof.

(ii) Whether specialised in any branch of Ayurveda; and, if so, state particulars:—"

7. All applications will be acknowledged and any applicant who does not receive an acknowledgment within three days of the closing date should at once notify the Secretary, Local Government Service Commission. Failure to comply with this provision will deprive the applicant of any claim to consideration.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission.

Office of the Local Government
Service Commission,
P. O. Box 530,
Colombo, May 9, 1955.

LOCAL GOVERNMENT SERVICE**Post of Ayurvedic Physician, Village Committee, Elpitiya (Galle District)**

APPLICATIONS are invited for the above post

2. *Salary Scale.*—Rs. 840—72—Rs 1,992 per annum with an efficiency bar before Rs. 1,488 per annum

3. *Qualifications required.*—Applicants should possess the Diploma of Indigenous Medicine and Surgery of the College of Indigenous Medicine, Ceylon, or equivalent or higher qualification of a recognised Ayurvedic College in India or Ceylon, and should have not less than 5 years' experience as a practising general Ayurvedic Physician after obtaining the Diploma. Applications from Graduates of the College of Indigenous Medicine,

Ceylon, who passed the Final Examination from September, 1953, and who have undergone the new Scheme of Training, will also be eligible for appointment

4 The selected candidate will be debarred from private practice and will be required to reside in close proximity to the Village Committee Ayurvedic Dispensary

5 Reference is invited to the general conditions applicable to appointments to posts in the Local Government Service published at the beginning of Part IV of this *Gazette*.

6. Applications should be made substantially in the form appended to the general conditions applicable to appointments and should reach me not later than May 25, 1955. In the form referred to, the following should be substituted for items 11 and 12 :—

- 11 (a) Qualifications in Ayurveda (annexing copies of certificates obtained) :
 (b) The Ayurvedic College from which the above qualifications were obtained .
 (c) The date of obtaining the above qualifications .
- 12 (i) The date from which in active practice as a general Ayurvedic Physician since obtaining qualifications, attaching certificates from the D R O of the District in proof thereof .
 (ii) Whether specialized in any branch of Ayurveda , if so, state particulars :

7 All applications will be acknowledged and any applicant who does not receive an acknowledgment within three days of the closing date should at once notify the Secretary, Local Government Service Commission Failure to comply with this provision will deprive the applicant of any claim to consideration.

V C JAYASURIYA,
 Chairman,

Local Government Service Commission.

Office of the Local Government
 Service Commission,
 P. O. Box 530,
 Colombo, May 9, 1955.

LOCAL GOVERNMENT SERVICE

Post of Linceman's Mate, Electricity Scheme,
 Village Committee, Udapalata (Nuwara
 Eliya District)

APPLICATIONS are invited for the above post.

2. *Salary Scale*—Rs. 444—18 of 12—660 per annum, Efficiency Bar before Rs 564 per annum.

3. *Qualifications required*—

- (a) *Age*.—Not less than 20 years nor more than 40 years of age on May 27, 1955
 (b) Applicants should be able to read and write either Sinhalese, Tamil or English and also possess at least 3 years' experience in distribution line work. Preference will be given to those who have worked in Town Lighting Schemes

4 Applications will be considered from members of the Local Government Service irrespective of age provided they are otherwise qualified.

5. Reference is invited to the general conditions applicable to appointments to posts in the Local Government Service published at the beginning of Part IV of this *Gazette*.

6 Applications should be made substantially in the form appended to the general conditions applicable to appointments and should reach the Chairman, V. C., Udapalata, Sooriyagahapatana, Udupussellawa, not later than May 27, 1955.

N. W. M. PREMARATNA,
 Chairman.

V. C. Office, Udapalata,
 Sooriyagahapatana,
 Udupussellawa, May 13, 1955.

Local Government Notifications

L. D—B 27/39.

THE VILLAGE COMMUNITIES ORDINANCE

Notification

BY virtue of the powers vested in me by section 11 (1) of the Village Communities Ordinance (Chapter 198), as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947, I, Christopher William Wijekoon Kannangara, Minister of Local Government, do by this Notification, with effect from July 1, 1956, amend the Notification relating to the subdivision or amalgamation into wards of the Village Headman's Divisions in certain village areas in Galle District, published in *Gazette* No 8,443 of March 31, 1939, (as last amended by Notification published in *Gazette* No 9,103 of March 25, 1943) in the Schedule to the first-mentioned Notification, under the heading 'Ratgama village area' by the insertion, immediately after item 3 thereof, of the item set out in the Schedule hereto, the several particulars contained therein being set out in the appropriate columns in the first-mentioned Schedule

C. W. W. KANNANGARA,
 Minister of Local Government.
 Colombo, April 29, 1955.

SCHEDULE

COLUMN I (Village Headman's Division)	COLUMN II Wards
4. Boosa	Ward 5 Boosa comprising the villages of Rupeewala, Pattidora and Boosa Ward 5A Ovakanda, comprising the villages of Wellabada, Dolikanda, Kapumulgoda and Ovakanda

L. D—B 24/51

THE MOTOR TRAFFIC ACT, No. 14 OF 1951

REGULATION made by the Minister of Transport and Works by virtue of the powers vested in him by sections 143 (1) and 239 of the Motor Traffic Act, No 14 of 1951, and approved by the Senate and the House of Representatives

MONTAGUE JAYEWICKREME,
 Minister of Transport and Works.
 Colombo, May 4, 1955.

Regulation

No person shall, on any highway within the administrative limits of the Jaela Urban Council, drive any motor vehicle of any class or description at a greater speed than fifteen miles per hour.

L. D.—B. 77/51.

THE MOTOR TRAFFIC ACT, No. 14 OF 1951

REGULATION made by the Minister of Transport and Works by virtue of the powers vested in him by sections 230 and 239 of the Motor Traffic Act, No. 14 of 1951, and approved by the Senate and the House of Representatives.

MONTAGUE JAYEWICKREME,
Minister of Transport and Works.

Colombo, May 4, 1955.

Regulation

The area specified in the Schedule hereto is hereby declared to be an urban area for the purposes of the Motor Traffic Act, No. 14 of 1951.

SCHEDULE

The area within a circle having a radius of one mile from the centre of the junction of the Giriulla-Colombo Road and the Negombo-Kurunegala Road, maintained by the Public Works Department, and situated at Giriulla in the Hamangalla village area in the Kurunegala District.

L. D.—B. 139/46/L. G. D.—GA 53/1

THE ENTERTAINMENT TAX ORDINANCE, No. 12 of 1946

THE following resolution passed by the Village Committee of the Ganga Ihala village area in Udapalata in the Kandy District under sub-section (1) of section 2 of the Entertainment Tax Ordinance, No. 12 of 1946, has been approved by the Minister of Local Government and is published in terms of sub-section (2) of that section:—

Resolution

“This Committee, under sub-section (1) of section 2 of the Entertainment Tax Ordinance, No. 12 of 1946, hereby imposes and levies, with effect from the date on which this resolution is published in the *Gazette*, a tax at the rates set out hereunder on payments for admission to entertainments (as defined in the Ordinance) held in the area within the administrative limits of the Committee.

Amount of payment	Rate of tax Rs. c.
Where the payment for admission excluding the amount of tax—	
(a) is not less than 20 cents but does not exceed 50 cents.	0 05
(b) exceeds 50 cents but does not exceed Re. 1	0 10
(c) exceeds Re. 1 but does not exceed Re. 1.50	0 15
(d) exceeds Re. 1.50 but does not exceed Rs. 2	0 20
(e) exceeds Rs. 2 but does not exceed Rs. 3	0 30
(f) exceeds Rs. 3 but does not exceed Rs. 4	0 40
(g) exceeds Rs. 4 but does not exceed Rs. 5	0 50
(h) exceeds Rs. 5 but does not exceed Rs. 10	1 0
(i) exceeds Rs. 10—	
(1) for the first Rs. 10	1 0
(2) for each additional Rs. 5 or part thereof	1 0.”

D. C. R. GUNAWARDANA,
Permanent Secretary,
Ministry of Local Government.
Colombo, April 28, 1955.

L. D.—B. 139/46/L. G. D.—GA 53/4.

THE ENTERTAINMENT TAX ORDINANCE No. 12 OF 1946

THE following resolution passed by the Village Committee of the Yatipalata village area in the Badulla District, under sub-section (1) of section 2 of the Entertainment Tax Ordinance, No. 12 of 1946, has been approved by the Minister of Local Government and is published in terms of sub-section (2) of that section:—

Resolution

“This Committee, under sub-section (1) of section 2 of the Entertainment Tax Ordinance, No. 12 of 1946, hereby imposes and levies, with effect from the date on which this resolution is published in the *Gazette*, a tax at the rates set out hereunder on payments for admission to entertainments (as defined in the Ordinance) held in the area within the administrative limits of the Committee.

Amount of payment	Rate of tax Rs. c.
Where the payment for admission, excluding the amount of tax—	
(a) is not less than 20 cents but does not exceed 50 cents	0 05
(b) exceeds 50 cents but does not exceed Re. 1	0 10
(c) exceeds Re. 1 but does not exceed Re. 1.50	0 15
(d) exceeds Re. 1.50 but does not exceed Rs. 2	0 20
(e) exceeds Rs. 2 but does not exceed Rs. 3	0 30
(f) exceeds Rs. 3 but does not exceed Rs. 4	0 40
(g) exceeds Rs. 4 but does not exceed Rs. 5	0 50
(h) exceeds Rs. 5 but does not exceed Rs. 10	1 0
(i) exceeds Rs. 10—	
(1) for the first Rs. 10	1 0
(2) for each additional Rs. 5 or part thereof	1 0.”

D. C. R. GUNAWARDANA,
Permanent Secretary,
Ministry of Local Government.
Colombo, April 28, 1955.

LOCAL AUTHORITIES (STANDARD BY-LAWS) ACT, No. 6 OF 1952

THE following resolution passed by the Village Committee of Muthur village area in the Trincomalee District under section 3 of the Local Authorities (Standard By-laws) Act, No. 6 of 1952, is published in terms of that section.

Resolution

The Village Committee of Muthur under sub-section (1) of section 3 of the Local Authorities (Standard By-laws) Act, No. 6 of 1952, hereby resolves with effect from the date on which this resolution is published in the *Gazette*, to adopt Parts I to XXXVII of the Standard By-laws framed by the Minister of Local Government, and approved by resolution passed by the Senate and the House of Representatives, notice of which was published in the *Gazette* No. 10,560 of August 7, 1953.

V. MOHAMEDMATHAR,
Chairman.
Village Committee Office,
Muthur, March 8, 1955.

LOCAL AUTHORITIES (STANDARD BY-LAWS) ACT, No. 6 OF 1952

THE following resolution passed by the Village Committee of Sinhala Pattu village area in the Polonnaruwa District, under section 3 of the Local Authorities (Standard By-laws) Act, No. 6 of 1952, is published in terms of that section.

Resolution

The Village Committee of Sinhala Pattu village area under sub-section (1) of section 3 of the Local Authorities (Standard By-laws) Act, No. 6 of 1952, hereby resolves, with effect from the date on which this resolution is published in the *Gazette*, to adopt parts II, VII, XIII, XVI, XVII, XVIII, XIX, XX, XXII, XXIV, XXX, XXXIV and XXXVII of the Standard By-laws framed by the Minister of Local Government, and approved by resolution passed by the Senate and the House of Representatives notice of which was published in the *Gazette*, No. 10,560 of August 7, 1953.

H. M. WILLIAM BANDA,
Chairman.

Village Committee, Sinhala Pattu,
March 24, 1955.

L. G D.—GC. 14/48.

LOCAL AUTHORITIES (STANDARD BY-LAWS) ACT, No. 6 OF 1952

THE following resolution passed by the Village Committee of Puttalam Pattu village area in the Puttalam District, under section 3 of the Local Authorities (Standard By-laws) Act, No. 6 of 1952, is published in terms of that section :—

Resolution

The Village Committee of Puttalam Pattu under sub-section (1) of section 3 of the Local Authorities (Standard By-laws) Act, No. 6 of 1952, hereby resolves, with effect from the date on which this resolution is published in the *Gazette*, to adopt parts I, II, III, IV, VI, VII, IX, X, XI, XII, XV, XVI, XVII, XVIII, XIX, XXI, XXII, XXIV, XXV, XXVI, XXX, XXXI, XXXII, XXXIII, XXXIV, XXXV, XXXVI, and XXXVII of the Standard By-laws framed by the Minister of Local Government, and approved by resolution passed by the Senate and the House of Representatives, notice of which was published in the *Gazette* No. 10,560 of August 7, 1953.

S. KANDASAMY,
Chairman

V. C. Puttalam Pattu,
Madurankuli, March 31, 1955.

By-laws

L. D.—B. 115/46 /L. G. D.—GA 14/10.

THE VILLAGE COMMUNITIES ORDINANCE

BY-LAW under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Ganga Ihala village area in Uda-Palata in the Kandy District, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,
Permanent Secretary,
Ministry of Local Government.

Colombo, April 28, 1955.

By-law

1. (1) The following trades shall be deemed to be dangerous trades —

- Keeping of a tea factory
- Keeping of a smithy
- Keeping of a timber or tea chests depot
- Keeping of a kerosene oil depot
- Storing of straw
- Manufacture of jewellery
- Manufacture of aerated waters
- Keeping of a rice mill
- Keeping of a workshop for repairing bicycles
- Keeping of a smithy in which oxygen is used
- Keeping of a printing press
- Any trade in which machinery driven by oil or other fuel or steam or electricity is used

(2) The following trades shall be deemed to be offensive trades .—

- Storing of cured or dry fish
- Storing of perishable articles of food and provisions for the purpose of sale by wholesale
- Storing or manufacture of compost or artificial manure in quantity over three bags
- Manufacture of soap
- Smoking or manufacture of sheet or crepe rubber
- Icing of fish
- Keeping of a toddy-collecting station
- Manufacture of cigars or beedies

(3) The following trades shall be deemed to be dangerous and offensive trades :—

- Dyeing of fibre
- Charging of batteries
- Burning of bricks or tiles
- Keeping of a barber saloon

L. D —B. 10/55

THE BERUWAL-ALUTGAM AND MALEWAN BADDAS VILLAGE COMMITTEE**The Village Communities Ordinance**

BY-LAW under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Beruwal-Alutgam and Malewan Baddas village area in the Kalutara District, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947

D. C. R. GUNAWARDANA,
Permanent Secretary,
Ministry of Local Government.

Colombo, April 28, 1955.

BY-LAW**OFFENSIVE AND DANGEROUS TRADES**

1 (a) The following trades shall be deemed to be offensive trades :—

- (1) Smoking of manufacturing sheet or crepe rubber.
- (2) Storing perishable articles of food for the purposes of sale by wholesale.

(b) The following trades shall be deemed to be dangerous trades :—

- (1) Manufacturing copra.
- (2) Storing timber or firewood.
- (3) Keeping an establishment for manufacturing jewellery.

- (4) Keeping a smithy.
- (5) Keeping a rice mill.
- (6) Storing of rubber.
- (7) Keeping a toddy-collecting station
- (8) Keeping an establishment in which motor vehicles are repaired or serviced or where motor vehicles are repaired and serviced.

(c) The following trade shall be deemed to be an offensive and dangerous trade:—

- (1) Burning, storing, curing or rending lime.

L. D.—B 109/46.

THE VILLAGE COMMUNITIES ORDINANCE

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Akuressa village area in the Matara District, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,
Permanent Secretary,

Ministry of Local Government.

Colombo, April 28, 1955.

By-laws

1. The area within a circle having a radius of one-half of a mile from any village market is hereby declared to be the market area for that village market.

2. A fee at the following rates shall be levied and paid for the use or occupation of any space in any village market:—

For each square yard of floor space within the market building	25 cents for each day
For each square yard of floor space in the premises outside the market building	15 cents for each day
For each square yard of floor space in the fish market	50 cents for each day

3. (1) For the purposes of by-law 6 of Part VI of the Standard By-laws adopted by the Committee, the conservancy fee payable monthly to the Committee shall be at the rate of one rupee per bucket.

(2) For the purposes of by-law 11 of Part VI of the Standard By-laws adopted by the Committee, the scavenging fee payable monthly to the Committee shall be fifty cents

(3) In this by-law "Committee" means the Village Committee of the Akuressa village area in the Matara District.

L. D.—B 88/46/L G D.—GD. 14/12

THE VILLAGE COMMUNITIES ORDINANCE

BY-LAW under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Tellippalai village area in the Jaffna District, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by sub-section (3) of that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,
Permanent Secretary,

Ministry of Local Government

Colombo, April 28, 1955

By-law

OFFENSIVE AND DANGEROUS TRADES

1 (a) The following trades shall be deemed to be offensive trades:—

- (1) Storing perishable articles of food for the purpose of sale by wholesale.
- (2) Manufacturing koda
- (3) Manufacturing cigars.
- (4) Curing tobacco.
- (5) Seasoning planks.
- (6) Manufacturing jewellery.
- (7) Keeping a toddy-collecting station.
- (8) Keeping a printing press.
- (9) Storing straw.

(b) The following trades shall be deemed to be dangerous trades:—

- (1) Keeping a timber or firewood depot.
- (2) Keeping a smithy
- (3) Manufacturing coconut oil by chekku
- (4) Manufacturing coconut oil by machinery.
- (5) Keeping a kerosene oil depot.
- (6) Manufacturing or storing fibre.
- (7) Keeping a rice mill.
- (8) Manufacturing aerated waters.
- (9) Manufacturing of tiles or lime.
- (10) Charging of batteries.
- (11) Oxy-welding.
- (12) Any trade in which machinery driven by oil or other fuel or steam or electricity is used.

L. D.—B. 89/45/L G D.—GA 14/12/1.

THE VILLAGE COMMUNITIES ORDINANCE

BY-LAW under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Kandukara Ihala village area in the Divisional Revenue Officer's Division of Udapalata in the Kandy District, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by sub-section (3) of that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,
Permanent Secretary,

Ministry of Local Government.

Colombo, April 30, 1955.

By-law

OFFENSIVE AND DANGEROUS TRADES

1. (1) The following trades shall be deemed to be dangerous trades:—

- Quarrying of cabook, gravel or metal
- Storing of straw
- Curing or storing of plumbago
- Manufacture of citronella oil
- Manufacture of cinnamon oil
- Manufacture or storing of fibre
- Storing of cotton wool
- Keeping of a timber or firewood depot
- Keeping of a kerosene oil depot
- Keeping of a smithy
- Keeping of a printing press
- Keeping of a tea factory
- Keeping of a smithy in which oxygen is used
- Keeping of a rice mill
- Manufacture of jewellery.
- Manufacture of aerated waters.
- Manufacture of tea chests

(2) The following trades shall be deemed to be offensive trades :—

Storing of cured or dry fish
 Storing of perishable articles of food and provisions for the purpose of sale by wholesale
 Manufacture of compost or artificial manure
 Manufacture of vinegar
 Manufacture of soap
 Keeping of a tannery
 Curing of arecanuts
 Boiling of blood or offal
 Storing of hides
 Storing of bones
 Curing of planks
 Smoking and manufacture of rubber sheets or crepe
 Storing of artificial manure or materials used for the preparation of artificial manure in quantity over three bags
 Manufacture of koda.
 Curing and drying of tobacco
 Manufacture of cigars
 Manufacture of beedies
 Keeping of a toddy collecting station
 Keeping of a boutique for the sale of provisions
 Keeping of a barber's saloon

(3) The following trades shall be deemed to be dangerous and offensive trades :—

Dyeing of fibre
 Burning of bricks or tiles
 Charging of batteries
 Burning, storing, curing or reending of lime

L. D.—B. 47/48/L. G. D.—GC. 14/17.

THE VILLAGE COMMUNITIES ORDINANCE

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Dummalasuriya village area in the Kurunegala District, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by that section, as modified by the Proclamation published in *Gazette Extraordinary*, No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,
 Permanent Secretary,
 Ministry of Local Government.

Colombo, April 29, 1955.

By-laws

LAUNDRIES

1. (1) No person shall keep a laundry unless he is the holder of a permit issued in that behalf by the Chairman on the recommendation of the Medical Officer of Health for the area.

(2) Every permit shall expire on the thirty-first day of December of that year in respect of which it was issued.

2. It shall be lawful for the Chairman or any other officer of the Committee duly authorised by the Chairman in writing, at all reasonable times, to enter upon and inspect any laundry and to inspect any furniture, equipment, vehicle or utensil, which is or appears to be used for the purposes of the laundry.

3. No person shall keep a laundry unless the premises used for the purpose are in conformity with the following requirements :—

- (a) The premises must be in good repair, well-ventilated and well-lighted and every room must be provided with windows capable of being opened, the area of which when opened must be not less than one-fifteenth of the superficial floor-space.
- (b) The walls of every room in every part must be not less than seven feet in height with the inside thereof lime-plastered and lime-washed.
- (c) The premises must have a sufficient supply of water for all purposes of the laundry unless the soiled linen is washed in a tank, pond, pool or well, approved for the purpose by the Committee.
- (d) A separate room must be provided for the storage of soiled linen and the floor of such room must be cemented throughout.
- (e) The laundry must be provided with sufficient latrine accommodation, being not less than one latrine for every ten persons employed therein.

4. Every person who keeps a laundry shall cause every part of that laundry, its surroundings, drains, furniture, utensils, and the equipment used for the purposes of the laundry to be kept clean and in good repair.

5. No person who keeps a laundry shall bring soiled linen from outside the village area, or allow any person who is suffering or who, to his knowledge has recently suffered from any infectious, contagious or cutaneous disease or has been in attendance on any person suffering from any such disease, to enter the laundry or to take part in the work thereof or in the transport of any article thereto or therefrom, until the periods of infection and incubation have elapsed.

6. No person who keeps a laundry shall take or receive or permit to be taken or received soiled linen from a house where there is, or has recently been, a case of infectious or contagious disease, unless the clothes have been disinfected in the manner directed by the Medical Officer of Health for the area or the Chairman.

7. Every person who keeps a laundry shall, on the occurrence of any infectious or contagious disease in this premises—

- (i) forthwith cease to carry on the business of the laundry,
- (ii) notify the Chairman of the occurrence of the disease,
- (iii) retain all clothes in the laundry until the written permission of the Chairman is obtained for the return of the clothes, and
- (iv) not resume the business of the laundry until the premises have been declared by the Chairman to be free from infection.

8. No person who keeps a laundry shall keep washed linen in any room used as a sleeping room.

9. In these by-laws—

“Chairman” means the Chairman of the Committee;
 “Committee” means the Village Committee of the village area; and
 “village area” means the Dummalasuriya village area.

L. D.—B. 46/49/L. G. D.—GE. 14/32/2.

THE VILLAGE COMMUNITIES ORDINANCE

BY-LAW under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Alutgama village area, in the Colombo District, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by sub-section (3) of that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,
Permanent Secretary,

Ministry of Local Government.

Colombo, April 28, 1955.

By-law

(1) For the purposes of by-law 11 of Part VI of the Standard By-laws adopted by the Committee, the scavenging fee payable monthly to the Committee shall be fifty cents per bucket.

(2) In this by-law, "Committee" means the Village Committee of the Alutgama village area in the Colombo district.

L. D.—B. 56/44/L. G. D. GE. 14/1.

THE VILLAGE COMMUNITIES ORDINANCE

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Kanuwana village area in the Colombo District, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by sub-section (3) of that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,
Permanent Secretary,

Ministry of Local Government.

Colombo, April 29, 1955.

By-laws

TAX ON VEHICLES AND ANIMALS

1. (1) For the purposes of the tax on vehicles and animals levied under section 47 of the Ordinance, every person who has in his possession, custody or control any vehicle or animal liable to such tax shall furnish to the Chairman a schedule of particulars substantially in the form set out in Schedule A hereto, which may be obtained from the office of the committee.

(2) The schedule shall be filled up and sent to the Chairman on or before 31st December, 1955, in respect of the year 1956, by the person liable to pay the tax under section 47 of the Ordinance, and no such schedule shall be required from such person in respect of any subsequent year during which such person is in the possession, custody or control of such vehicle or animal.

2. Subject to the provisions of section 47 (2) of the Ordinance, every person who has furnished the schedule referred to in by-law 1 shall, without further notice, be liable—

(a) for the year 1956, in respect of the vehicles and animals specified in the schedule, to pay the tax on or before the 31st day of March of that year; and

(b) for every subsequent year in respect of such vehicles and animals specified in that schedule as remain in his possession, custody or control for more than thirty days in such subsequent year, to pay the tax on or before the thirty-first day of March of that year.

3. If any person after having furnished the schedule referred to in by-law 1, acquires, keeps or uses any vehicle or animal, not mentioned in such schedule, which is liable to the tax under the Ordinance, or if any person who has not furnished any schedule under by-law 1 for the first time acquires, keeps, or uses any vehicle or animal liable to such tax he shall, within one month from the date on which he acquires, commences to keep or use any such vehicle or animal, send a written notice to the Chairman stating the fact of such acquisition, keeping or use, and further furnish a written statement of particulars, substantially in the form set in Schedule A hereto.

4. Subject to provisions of section 47 (2) of the Ordinance, every person who has furnished the written statement referred to in by-law 3, shall be liable to pay the tax, in respect of the year in which such statement is furnished and in respect of every subsequent year, for the vehicles and animals specified in the statement which are in his possession, custody or control, within such time as may be notified to him in that behalf by the Chairman.

5. (1) Every person, who after having furnished the schedule referred to in by-law 1, or the written statement referred to in by-law 3, claims to be exempt under section 47 (3) of the Ordinance, from the liability to pay the tax in respect of any vehicle or animal which is entered or referred to in such schedule or statement, shall forthwith give notice in writing to the Chairman of his claim for such exemption, specifying the grounds on which such claim is made.

(2) Every person who after having furnished the schedule referred to in by-law 1 or the written statement referred to in by-law 3, ceases to possess, keep or use any vehicle or animal, shall forthwith give notice in writing to the Chairman that he has ceased to possess, keep or use such vehicle or animal.

6. On payment of the tax by any person, the Chairman shall issue to that person in respect of every vehicle for which such tax is paid, a metal plate with such of the distinguishing letters for vehicles specified in Schedule B hereto, as are appropriate to that vehicle, and with figures denoting the year for which the plate is issued and the corresponding number in the register of vehicles. Where any such plate becomes indistinct or defaced by use or otherwise, the owner shall return it to the Chairman and shall be entitled on payment of fifty cents to receive a fresh plate. The Chairman may, on his being satisfied by affidavit or otherwise that any such plate has been lost or stolen, issue to the owner thereof a fresh plate, on the application of such owner and on payment by him of sixty cents.

7. The owner or person in charge of every vehicle shall affix the plate issued in respect of that vehicle under by-law 6 on a conspicuous part of that vehicle.

8. It shall be lawful for the Chairman, or any officer authorized by him in writing, to stop and detain any vehicle proceeding on any road or path, for the purpose of inspecting the metal plate required by by-law 7 to be affixed on such vehicle, and the driver or person in charge of such vehicle shall, on being so requested by the Chairman or such officer, stop the vehicle and permit him to inspect such plate.

9. The by-laws relating to the tax on vehicles and animals made by the Committee and published in *Gazette* No. 9,474 of October 19, 1945, are hereby rescinded.

CONSTRUCTION OF BUILDINGS

10. (1) No person shall erect within the village area any new building, boundary wall or gateway within a distance of—

- (a) fifteen feet from the centre of any village cart road ;
 (b) fifteen feet from the centre of any village path which has been notified by the Committee as a path which in course of time is to be converted into a village cart read ; or
 (c) seven feet from the centre of any village path other than a path referred to in subparagraph (b)

(2) No person shall erect any building, boundary wall or gateway along any cart road or path referred to in paragraph (1) without giving thirty days previous notice thereof in writing to the Chairman.

CONSERVANCY AND SCAVENGING

11. (1) For the purposes of by-law 6 of Part VI of the Standard By-laws adopted by the Committee the conservancy fee payable monthly to the Committee shall be at the rate of one rupee per bucket.

(2) For the purposes of by-law 11 of Part VI of the Standard By-laws adopted by the Committee, the scavenging fee payable monthly to the Committee shall be one rupee.

OFFICERS AND SERVANTS

12. The Chairman may authorise in writing any officer or other person to collect all taxes or fees due to the Committee and to issue printed receipts bearing the facsimile of his signature and the seal of the Committee.

13 No person shall obstruct—

- (a) the Chairman or any other officer of the Committee in the exercise, performance or discharge of any power, duty or function, conferred on, imposed upon, or assigned to such Chairman or officer by or under any of the provisions of the Ordinance, or of any by-law made thereunder ; or
 (b) any servant or labourer employed by or on behalf of the Committee in the performance of any duty lawfully imposed upon him by the Chairman or any other officer of the Committee

14. In these by-laws—

- “Chairman” means the Chairman of the Committee ;
 “Committee” means the Village Committee of the Kanuwana village area, in the Colombo District ;
 “village area” means the Kanuwana village area in the Colombo District ; and
 “Ordinance” means the Village Communities Ordinance (Chapter 198).

SCHEDULE A

FORM

No. _____,

Ward No. _____

The Village Committee of the Kanuwana village area

Statement of vehicles and */or animals to be furnished in terms of the by-laws relating to the tax on vehicles and animals

Name of owner _____,

Village . _____

Particulars of Vehicles and*/or Animals	Number (in Words)	Remarks
Carriages of whatever description other than carts, hackeries for jinrickshas ..	—	—
Double bullock carts or hackeries of whatever description	—	—
Single bullock carts or hackeries	—	—
Hand carts	—	—
Jinrickshas	—	—
Bicycles (state manufacturer's number in the column provided for remarks)	—	—
Elephants	—	—
Horses	—	—
Mules	—	—
Donkeys	—	—

I hereby declare that the particulars given herein are true and accurate.

Signature of the owner.

Date : _____.

* Omit whichever is inapplicable.

SCHEDULE B

For every carriage of whatever description, other than a cart, hackery, or jinricksha ..	V.C.K.C.
For every double-bullock cart or hackery of whatever description ..	V.C.K.D.
For every single-bullock cart or hackery or hand-cart ..	V.C.K.S.
For every jinricksha ..	V.C.K.R.
For every bicycle ..	V.C.K.B.

L. D.—B 9/55—GD. 14/12.

THE VILLAGE COMMUNITIES ORDINANCE

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Iranathivu village area in the Jaffna district, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by sub-section (3) of that section, as modified by the proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,

Permanent Secretary,

Ministry of Local Government.

Colombo, April 30, 1955.

By-laws

COLLECTION AND SALE OF DUNG

1 No person shall collect dung from any land vested in or under the control of the Committee except on a licence issued by the Chairman in that behalf.

2. (1) Every licence issued under by-law 1 shall be substantially in the Form A set out in the Schedule hereto and shall be valid for the period specified therein.

(2) No holder of a licence issued under by-law 1 shall collect dung under that licence after the expiry of the period specified in the licence.

3. No holder of a licence issued under by-law 1 shall cause any damage to the lands from which he is permitted to collect dung.

4. It shall be lawful for the Chairman to cancel any licence issued under by-law 1 for any contravention of by-law 3.

5. It shall be lawful for the Rural Court, in addition to any other punishment that it may impose, to cancel any licence issued under by-law 1, on the second or subsequent conviction of the licensee for a contravention of by-law 2 (2) or by-law 3.

6. No person shall remove any dung from any place within the village area to any place outside that area unless he is the holder of a licence issued in that behalf by the Chairman.

7. Every licence issued under by-law 6 shall—

- (1) be substantially in the Form B specified in the Schedule hereto;
- (2) specify the quantity of dung to be removed; and
- (3) expire on the removal of the dung from the village area

8 No person to whom a licence under by-law 6 has been issued shall remove from the village area more dung than the quantity specified in the licence.

9 No person shall take any conveyance containing dung out of the village area unless the licence in respect of the dung in that conveyance has been previously surrendered to the Chairman.

10. It shall be lawful for the Rural Court, in addition to any punishment that it may impose, to cancel any licence issued under by-law 6, on the second or subsequent conviction of the licensee for any contravention of these by-laws relating to the removal of dung.

11. It shall be lawful for the Chairman to refuse to issue a licence to remove dung to any person whose previous licence has been cancelled by the Rural Court.

12. In these by-laws—

“Chairman” means the Chairman of the Committee;

“Committee” means the Village Committee of the Iranaithivu village area;

“dung” means the dung of cattle, horses, sheep and goats; and

“village area” means the Iranaithivu village area.

Schedule

FORM A

Regulation 1. Licence to collect dung.

..... of is hereby licensed to collect dung from the lands specified below during the period from 195 to 195

Chairman, Village Committee,
Iranaithivu.

Date : _____

LANDS

FORM B

Regulation 6. Licence to remove dung.

..... of is hereby licensed to remove of dung from

This licence must be surrendered to the Chairman before the removal of the dung from the village area.

Chairman, Village Committee,
Iranaithivu.

Date : _____

L D—B. 54/52.

THE VILLAGE COMMUNITIES ORDINANCE

BY-LAW under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Meda Pattu village area in Kuruwiti Korale in the Ratnapura district, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,
Permanent Secretary,
Ministry of Local Government.

Colombo, April 28, 1955.

By-law

By-law 4 of Part V of the Standard By-laws, adopted by the Village Committee of the Meda Pattu village area in Kuruwiti Korale in the Ratnapura district by resolution published in *Gazette* No. 10,607 of October 30, 1953, is hereby rescinded.

L D.—B. 44/48.—L G. D. GE. 14/11.

THE VILLAGE COMMUNITIES ORDINANCE

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Godakaha Palatha village area in the Colombo District, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,
Permanent Secretary,
Ministry of Local Government.

Colombo, April 27, 1955.

By-laws**OFFENSIVE AND DANGEROUS TRADES**

1. (1) The following trades shall be deemed to be dangerous trades :—

Manufacture of copra.
Quarrying of cabook, gravel or metal
Storing of copra.
Storing of straw.
Manufacture of desiccated coconut.
Curing or storing of plumbago.
Digging for coral stones by opening a pit.
Manufacture of coconut oil by mill or chekku.
Manufacture of citronella oil.
Manufacture of cinnamon oil.
Manufacture or storing of fibre.
Storing of cotton wool.
Keeping of a timber depot.
Keeping of a kerosene oil depot.
Manufacture of jewellery
Keeping of a smithy.
Keeping of a printing press.
Keeping of a tea factory.
Keeping of a smithy in which oxygen is used.
Keeping of a rice mill.
Manufacture of aerated waters.

(2) The following trades shall be deemed to be offensive trades :—

Storing of cured or dry fish.
Storing of perishable articles of food and provisions for the purpose of sale by wholesale.
Manufacture of compost or artificial manure.
Manufacture of vinegar.
Manufacture of soap.
Keeping of a tannery.
Curing of arecanuts.
Boiling of blood or offal.
Storing of hides.
Storing of bones.
Icing of fish.
Curing of planks.
Smoking or manufacture of sheet or crepe rubber.
Storing of artificial manure or materials used for the preparation of artificial manure in quantity over three bags.
Manufacture of kōda.

Curing and drying of tobacco.
 Manufacture of cigars.
 Manufacture of treacle.
 Keeping of a toddy-collecting station.
 Manufacture of beedies.
 Keeping of a kraal for soaking coconut husks.

(3) The following trades shall be deemed to be dangerous and offensive trades :—

Dyeing of fibre.
 Burning of bricks or tiles.
 Charging of batteries.
 Burning, storing, curing or rending of lime.

CONSTRUCTION OF BUILDINGS

2. No person shall erect within the village area any new building, boundary wall, or gateway or dig a pit within a distance of—

- (a) fifteen feet from the centre of any village cart road ; or
- (b) fifteen feet from the centre of any village path which has been notified by the Committee as a path which in course of time is to be converted into a village cart road ; or
- (c) seven feet from the centre of any village path other than a path referred to in subparagraph (b).

3. No person shall erect any building, boundary wall, or gateway or dig a pit along any cart road or path referred to in by-law 2, without giving at least thirty days' previous notice thereof in writing to the Chairman.

4. In these by-laws—

“Chairman” means the Chairman of the Committee ;
 “Committee” means the Village Committee of the village area ; and
 “village area” means the Godakaha Palatha village area in the Colombo district.

L. D.—B. 147/47.

THE VILLAGE COMMUNITIES ORDINANCE

BY-LAW under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Horawala-Dodangoda-Matugama village area in the Kalutara district, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by sub-section (3) of that section, as modified by the Proclamation published in the *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,
 Permanent Secretary,
 Ministry of Local Government.

Colombo, April 30, 1955.

By-law

OFFENSIVE AND DANGEROUS TRADES

(a) *The following trades shall be deemed to be offensive trades—*

- (1) Manufacturing copra.
- (2) Storing cured or dry fish.

- (3) Storing perishable articles of food and provisions for the purposes of sale by wholesale.
- (4) Manufacturing compost or artificial manure.
- (5) Manufacturing vinegar.
- (6) Manufacturing soap.
- (7) Keeping a tannery.
- (8) Curing arecanuts.
- (9) Boiling blood or offal.
- (10) Storing hides.
- (11) Storing bones.
- (12) Icing fish.
- (13) Curing planks or timber.
- (14) Smoking or manufacturing sheet or crepe rubber.
- (15) Storing artificial manure or materials used for the preparation of artificial manure in quantity over three bags.
- (16) Manufacturing koda.
- (17) Curing tobacco.
- (18) Manufacturing cigars or cigarettes.
- (19) Manufacturing treacle.
- (20) Keeping a toddy-collecting station.
- (21) Manufacturing beedies.
- (22) Keeping a kraal for soaking coconut husks.

(b) *The following trades shall be deemed to be dangerous trades :—*

- (1) Quarrying cabook, gravel or metal.
- (2) Storing copra.
- (3) Storing straw.
- (4) Manufacturing desiccated coconut.
- (5) Curing or storing plumbago
- (6) Digging for coral stones by opening a pit.
- (7) Manufacturing coconut oil by machinery.
- (8) Manufacturing coconut oil by chekku.
- (9) Manufacturing citronella oil.
- (10) Manufacturing cinnamon oil.
- (11) Manufacturing or storing fibre.
- (12) Storing cotton wool.
- (13) Keeping a timber depot.
- (14) Keeping a kerosene oil depot.
- (15) Manufacturing jewellery.
- (16) Keeping a smithy.
- (17) Keeping a printing press.
- (18) Keeping a tea factory.
- (19) Keeping a smithy in which oxygen is used.
- (20) Keeping a rice mill.
- (21) Manufacturing aerated waters.

(c) *The following trades shall be deemed to be dangerous and offensive trades :—*

- (1) Dyeing fibre.
- (2) Manufacturing bricks or tiles.
- (3) Charging batteries.
- (4) Burning, storing, curing or rending lime.

L. D.—B. 95/45./L. G. D.—GC. 14/15.

THE VILLAGE COMMUNITIES ORDINANCE

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Piduma village area in the Kurunegala District, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by that section as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,
 Permanent Secretary,
 Ministry of Local Government.

Colombo, April 28, 1955.

By-laws

OFFICERS AND SERVANTS

1. The Chairman may authorise in writing any officer or other person to collect all taxes or fees due to the Committee and to issue printed receipts bearing the facsimile of his signature and the seal of the Committee

2 No person shall wilfully obstruct—

(a) the Chairman or any other officer of the Committee in the exercise, performance or discharge of any power, duty or function conferred on, imposed upon or assigned to such Chairman or officer by

or under any of the provisions of the Village Communities Ordinance, or of any by-laws made thereunder; or

(b) any servant or labourer employed by or on behalf of the Committee in the performance of any duty lawfully imposed upon him by the Chairman or any other officer of the Committee.

3 In these by-laws—

“Chairman” means the Chairman of the Committee, and

“Committee” means the Village Committee of the Piduma village area in the Kurunegala District

Statements of Revenue and Expenditure

PANADURA URBAN COUNCIL

Statement of Revenue and Expenditure for the Year 1954

REVENUE	Rs. c	EXPENDITURE	Rs. c
A—General revenue —		A—General expenditure —	
(1) Property rate	129,246 76	(1) Salaries and pensions	21,168 66
(3) V and A Tax	1,635 0	(2) Establishment expenditure	55,182 29
(4) Licence duties	86,829 95	(3) Refunds	201 61
(5) Other general revenue refunds and grants from Government	183,960 24	(4) Contributions and grants	10,277 72
B—Thoroughfares	4,740 10	B—Thoroughfares	94,133 52
D—Council lands and buildings	8,949 80	D—Council lands and buildings	30,605 79
E.—Public health —		E—Public health —	
(1) General	5,638 0	(1) General	54,856 67
(2) Scavenging	5 0	(2) Scavenging	46,049 85
(3) Conservancy	166 50	(3) Conservancy	109,492 16
(4) Slaughter house and cattle pound	1,836 44	(4) Slaughter house and cattle pound	9 50
(6) Hospitals	462 25	(5) Water supply	2,507 55
(7) Markets, galas and grain stores	39,665 78	(6) Hospitals	9,443 91
F.—Public recreation	5,844 25	(7) Markets and galas	22,423 73
G—Cemeteries	1,832 0	F—Public recreation	778 68
H—Dog registration	538 50	G—Cemeteries	4,585 31
I.—Weights and measures	149 12	H—Dog registration	381 20
J.—Electricity department	289,616 99	I—Weights and measures	34 16
		J—Electricity department	253,042 46
Total revenue (exclusive of other receipts)	761,116 68	Total expenditure (exclusive of other payments)	715,174 77
Deposits	43,658 60	Deposits	27,870 14
Advances	6,713 38	Advances	2,895 96
Loans—Acq of land of Nelumpokuna for public park	10,000 0	Govt grant (Drainage Scheme) refund	120,000 0
Govt grant—Panadura Drainage Scheme, Morawinna outlet	120,000 0	Govt grant Uyankole Housing Scheme, transfer to General revenue	9,243 35
Govt grant—Drainage Scheme withdrawal from Bank from Fixed Deposits	120,000 0	Overpayment recovered a/c.	668 28
Overpayment recovered a/c.	668 28	Revenue reid. account	9,911 47
Revenue reid. account	9,911 47		
Total receipts	1,072,068 41		885 763 97
Balance on December 31, 1953	148,773 29	Balance on December 31, 1954	335,077 73
	1,220,841 70		1,220,841 70

I, Lihuniyakumarage Lenn Anthony Fernando, Chairman, Urban Council, Panadura, do hereby affirm that the above is to the best of my knowledge and belief a true and correct statement of all monies received and paid by virtue of Ordinance No. 61 of 1939, on account of the Panadura Urban Council during the year 1954.

L. L. A. FERNANDO,
Chairman.

Certified as correct.

D. W. WIJESOORIYA,
Member.

Affirmed to and signed before me at Panadura on this 29th day of March, 1955.

L. S. FERNANDO,
Justice of the Peace.

Statement of Assets and Liabilities as at December 31, 1954

LIABILITIES		Rs.	c.
Deposits	62,574	99
Reserve for depreciation	29,777	99
Government grant (Wekada Housing Scheme)	..	13,158	0
Government grant (Panadura Drainage Scheme)	..	120,000	0
Morawina outlet	..	15,143	49
Loan account—Drainage Scheme	..	10,000	0
Loan account—Acquisition of land, Nolinpokuna for a public park	..	761,116	68
Total revenue for 1954	..	715,174	77
Total expenditure for 1954	..	45,941	91
Add Surplus on December 31, 1953	..	50,317	97
Surplus on December 31, 1954	..	96,259	88
		346,916	35
ASSETS		Rs.	c.
Fixed deposits in the Bank (a/c. E.L.S.)	..	4,777	99
Advances	7,060	63
Cash in current account at Bank	..	424,121	73
Add Cash imprest	..	100	0
Add Cash in hand	..	1,931	74
Add Cheques received not realized in Bank	..	2,450	35
		428,603	82
Less Cheques issued not presented in Bank	..	93,526	9
		335,077	73
		346,916	35

I, Lihuniyakumarage Lenin Anthony Fernando, Chairman, Urban Council, Panadura, do hereby affirm that the above is, to the best of my knowledge and belief, a true and correct statement of Assets and Liabilities of the Panadura Urban Council on December 31, 1954.

L. L. A. FERNANDO,
Chairman.

Certified as correct.

D. W. WIJESORIYA,
Member.

Affirmed to and signed before me at Panadura on this 29th day of March, 1955

L. S. FERNANDO
Justice of the Peace.

The accounts of the Urban Council, Panadura for the year 1954, as furnished by the Chairman of the Council, have been audited under my direction. Subject to the observations in the Report on these accounts which will be furnished to the Chairman, I am of opinion, that the statement of Assets and Liabilities gives a true and fair view of the state of affairs of the Urban Council, Panadura as at December 31, 1954.

Audit Office,
Colombo 7, April 20, 1955.

A. PONNIAH,
for Auditor-General

THE MINUWANGODA TOWN COUNCIL

Statement of Revenue and Expenditure for the Year 1954

REVENUE		Rs.	c.
A. General revenue	38,580	93
B.—Thoroughfares	578	88
C.—Council lands and buildings	676	6
D.—Public health	20,581	28
E.—Public recreation (Cap. 170) (6)	..	5,370	10
F.—Cemeteries (Cap. 181)	—	—
G.—Dog registration (Cap. 334 and 333)	..	9	0
H.—Weights and Measures (Cap. 127)	..	—	—
I.—Fire protection	—	—
J.—Reading rooms and libraries	—	—
Total Revenue	65,805	25

Other Receipts:—

		Rs.	c.
(1) Electricity accounts	40,987	81
(2) Deposits	6,743	34
(3) Advances	4,040	77
(4) Sundry Creditors' Account, 1954	..	7,917	30
(5) Reserve for depreciation of Electric Lighting Scheme	1,000	0
(6) Revenue collection accounts—			
(a) Property rate	2,842	96
(b) Conservancy rate	1,480	54
(c) Market rents	14,572	40
(d) Electricity dues	24,042	95
		42,938	85

Balance on January 1, 1954..

	..	121,565	22
		290,998	54
EXPENDITURE		Rs.	c.
A.—General expenditure	18,367	83
B.—Thoroughfares	10,184	24
C.—Council lands and buildings	15,354	67
D.—Public health	26,333	38
E.—Public recreation (Cap. 170) (6)	..	619	55
F.—Cemeteries (Cap. 181)	—	—
G.—Dog registration (Cap. 334 and 333)	..	312	50
H.—Weights and measures (Cap. 127)	..	—	—
I.—Fire protection	20	0
J.—Reading rooms and libraries	154	89
Total expenditure	71,347	6

Other payments—

(1) Electricity accounts	35,704	59
(2) Deposits	8,676	77
(3) Advances	1,544	0
(4) Sundry Creditors' Account, 1953	..	8,248	26
(5) Loan Account	15,675	65
(6) Ceylon Savings Bank Securities Account	..	87	12
(7) Grant for slum clearance and housing scheme	..	38,191	53
(8) Grant for maintenance of roads	1,030	50
(9) Fixed deposits	1,000	0
(10) Revenue collection account—			
(a) Property rate	2,904	6
(b) Conservancy rate	1,511	7
(c) Market rents	14,982	40
(d) Electricity dues	25,954	42
		45,351	95

	..	226,857	43
Balance on December 31, 1954	..	64,141	11
		290,998	54

I, Sembukuttiarachchige Edward Aloysius Silva, Chairman, Town Council, Minuwangoda, do hereby swear, that the above is to the best of my knowledge and belief, a true and correct statement of Revenue and Expenditure for the year 1954, of the Minuwangoda Town Council.

S. E. ALOYSIUS SILVA,
Chairman.

Certified correct.

S. T. A. RAJAPAKSA,
Member,
Town Council, Minuwangoda.

Sworn to before me this 5th day of April, 1955, at Minuwangoda.

H. PAUL SILVA,
Justice of the Peace.

THE MINUWANGODA TOWN COUNCIL

Statement of Assets and Liabilities as at December 31, 1954

LIABILITIES	Rs	c
Deposits	15,767	52
Reserve for depreciation of E L Scheme	1,125	58
Grant for slum clearance and housing scheme	32,169	38
Grant for maintenance of roads	17	92
Loan Account (Electricity Scheme)	6,786	76
Sundry Creditors' Account, 1954	7,917	30
	Rs	c.
Surplus at December 31, 1953	22,217	51
	Rs.	c
General expenditure up to December 31, 1954	71,347	6
General Revenue up to December 31, 1954	65,805	25
	5,541	81
	16,675	70

Electricity Department

Surplus as at December 31, 1953	3,455	47
Revenue up to December 31, 1954	40,987	81
Expenditure up to December 31, 1954	35,704	59
	5,283	22
	8,738	69
	89,198	85

ASSETS

	Rs.	c.
Property Rate	823	52
Conservancy Rate	411	23
Electricity dues	3,518	35
Market Rent Collection Account	410	0
Amount in Ceylon Savings Bank	2,755	26
Amount in Bank of Ceylon (Savings Account)	5,000	0
Amount in Bank of Ceylon (Deposited by contractor re T. C. Electricity Scheme)	2,851	0
Amount in Bank of Ceylon (Fixed Deposit)	1,000	0
Advances	1,118	50
Fixed deposit of money paid by contractor re T C Housing Scheme	6,399	88
Amount in Post Office Savings Bank	770	0
	Rs	c.
Cash in hand	50	0
Cash at Bank of Ceylon		
Colombo	36,981	98
Cash at Bank of Ceylon, Negombo	31,806	53
Cash in transit	2,190	58
	71,028	49
Less outstanding cheques and P O.	6,887	38
	64,141	11
	89,198	85

I, Sembukutharachchige Edward Aloysius Silva, Chairman, Town Council, Minuwangoda, do hereby swear, that the above is, to the best of my knowledge and belief, a true and correct statement of the Assets and Liabilities of the Minuwangoda Town Council as at December 31, 1954.

S. E. ALOYSIUS SILVA,
Chairman

Certified as correct.

S. T. A. RAJAPAKSA,
Member,
Town Council, Minuwangoda.

Sworn to before me this 5th day of April, 1955, at Minuwangoda.

H. PAUL SILVA,
Justice of the Peace.

The accounts of the Town Council, Minuwangoda, for the year 1954, as furnished by the Chairman, have been audited under my direction. Subject to the observations in the report on these accounts which will be furnished to the Chairman, I am of opinion that the statement of Assets and Liabilities gives a true and fair view of the state of affairs of the Town Council, Minuwangoda, as at December 31, 1954.

A. PONNIAH,
for Auditor-General.

Audit Office,
Colombo 7, May 9, 1955.

F 4

THE BELIATTA TOWN COUNCIL

Statement of Revenue and Expenditure for the Year 1954

		REVENUE	
			Rs c.
A—General revenue	..	40,101	24
B—Thoroughfares	..	2,324	0
C—Council lands and buildings	..	133	0
D—Public health	..	5,850	35
E—Public recreation	..	29	20
F—Cemeteries	..	—	—
G—Dog Registration	..	6	0
		48,443	79
<i>Other receipts—</i>			
Deposits	..	3,212	49
Advances	..	21,370	25
Electricity Scheme Advance Account	..	3,000	0
Loan Account, Electricity Scheme	..	89,530	17
Electricity account	..	12,017	69
Sundry creditors	..	1,985	74
Revenue collection account:			
Property rate	..	4,765	20
Electricity dues	..	3,055	62
		187,380	95
Balance on January 1, 1954	..	68,213	24
		255,594	19

EXPENDITURE

		Rs.	c.
A—General expenditure	..	14,912	15
B—Thoroughfares	..	3,461	14
C—Council lands and buildings	..	209	80
D—Public health	..	19,729	44
E—Public recreation	..	—	—
F—Cemeteries	..	—	—
G—Dog Registration	..	—	—
		38,312	53

Other payments—

Deposits	..	1,914	7
Advances	..	25,708	79
Electricity Scheme Advance Account	..	10,300	17
Loan Account Electricity Scheme	..	129,558	96
Electricity Account	..	15,998	25
Sundry creditors	..	2,227	22
Property rate	..	7,220	79
Electricity dues	..	4,141	30
		235,532	74
Balance on December 31, 1954	..	20,061	45
		255,594	19

I, Tota Hewage Danister Silva, Chairman, Town Council, Beliatta, do hereby affirm, that to the best of my knowledge and belief, the above is a true and correct statement of monies received and paid during the year 1954.

T. H. DANISTER SILVA,
Chairman.

Office of the Town Council,
Beliatta, January 24, 1955.

Correct.

D. P. DAVID SILVA,
Member.

Affirmed to before me at Matara, this 30th day of January, 1955.

A. M. BUHARI,
Justice of the Peace.

Statement of Assets and Liabilities as at December 31, 1954						Rs.	c.	Rs.	c.	Rs.	c.	Rs.	c.
LIABILITIES													
	Rs.	c.	Rs.	c.	Rs.	c.							
Deposits ..					9,731	76	Un cashed pay-ment order		52	23			
Loan Account, Electricity Scheme ..					997	36	Amount not credited in Cash Book ..		10	0			
Sundry creditors ..					1,985	74			62		23	3,583	96
Surplus as at December 31, 1954—													
Surplus on December 31, 1953 ..					22,303	7	At Bank ..		16,481		71		
Revenue for 1954 ..	48,443	79											
Expenditure 1954 ..	38,312	53											
					10,131	26	Less uncashed cheques ..		104		22	16,377	49
												20,061	45
												45,149	19
					32,434	33							
					45,149	19							
						<p>I, Tota Hewage Danister Silva, Chairman, Town Council, Behatta, do hereby affirm, that to the best of my knowledge and belief, the above is a true and correct statement of the Assets and Liabilities of the Behatta Town Council, as at December 31, 1954.</p> <p style="text-align: right;">T H DANISTER SILVA, Chairman..</p> <p style="text-align: center;">Office of the Town Council, Behatta, April 28, 1955</p>							
ASSETS								Correct.					
	Rs.	c.	Rs.	c.	Rs.	c.			D. P. DAVID SILVA, Member.				
Advances (general) ..					5,728	10	Affirmed to before me at Mataira this 28th day of April, 1955..						
Electricity Scheme Advance Account ..					7,300	17	A M. BUHARI, Justice of the Peace..						
Electricity Account—													
Deficit: Expenditure for 1954 ..					15,998	25	<p>The accounts of the Town Council, Behatta for the year 1954, as furnished by the Chairman, have been audited under my direction. Subject to the observations in the report on these accounts which will be furnished to the Chairman, I am of opinion, that the statement of Assets and Liabilities gives a true and fair view of the state of affairs of the Town Council, Behatta, as at December 31, 1954.</p> <p style="text-align: right;">A. PONNIAH, for Auditor-General</p>						
Revenue for 1954 ..					12,017	69							
Property rate: Collection Account ..					3,980	56	<p style="text-align: center;">Audit Office, Colombo 7, May 10, 1955.</p>						
Electricity dues: Collection Account ..					6,993	23							
Cash—													
Imprest ..							100		0				
At Kachcheri ..	3,646	19											

Budgets

THE YARLA UDDAM COUNCIL

First Supplementary Budget—1955

<i>Head of Expenditure</i>		Rs.	c.	Res. No. and Date
A.—General expenditure:—				
(2) (f) Stationery, printing, advertising and office expenses (not otherwise charged) ..		1,750	0	22 of 12 3 55
(5) Thoroughfares ..		250	0	1 of 18 1 55
E.—Public health:—				
(1) (g) Drainage construction ..		3,000	0	22 of 12 3 55
(5) (h) Public baths ..		2,000	0	11 of 12.2. 55
(6) (c) Paupers ..		100	0	22 of 12 3 55
(7) (b) Maintenance ..		1,000	0	25 of 12.2 55
J.—Electricity Department —				
(6) Extensions and improvements ..		18,500	0	10 of 12.2 55
(7) Reserve for depreciation ..		1,880	0	22 of 12.3 55
		<u>28,480</u>	<u>0</u>	

Sufficient savings under any of the above votes are not presently anticipated. Council settled and adopted these votes as per resolutions above.

Urban Council,
Jaala, May 3, 1955.

A. C. SILVA,
Chairman.

THE JAE LA URBAN COUNCIL

Second Supplementary Budget—1955

Head of Expenditure	Rs.	c.	Res No and Date
A—General expenditure — (2) (h) Assessment plates	700	0	13 of 23 4 55
B—Thoroughfares — (11) Surveys	1,500	0	do
E—Public health :— (5) (d) Acquisitions	5,610	0	do.
(5) (h) Public baths	750	0	do
	7,560	0	

Sufficient savings under any of the above votes are not presently anticipated. Council settled and adopted these votes as per resolution above.

Urban Council,
Jaela, May 3, 1955.

A C SILVA,
Chairman.

THE VAVUNIYA TOWN COUNCIL

First Supplementary Budget for 1955

PART II

	Rs.	c.
(4) (b) Salaries and allowances (outdoor staff)	201	99
(5) (a) Interest	1,680	0
(5) (b) Capital re-payment	2,100	0
(10) Cost of living allowance	131	77
	4,113	76

Settled and adopted by this Council at its meeting held on April 5, 1955.

P. THARMALINGAM,
Chairman.

Town Council Office,
Vavuniya, April 26, 1955.

Sanctioned:

A. MATHIAPARANAM,
for Commissioner of Local Government.

Colombo, May 2, 1955.

THE VALVETTITURAI TOWN COUNCIL

Third Supplementary Budget for 1955

Head, Sub-head and Item	Amount	Rs.	c.
B.—Thoroughfares :— (1) Salaries and wages— (b) Overseers	495	0	
(13) Cost of living allowance	650	0	
A—General expenditure — (2) Establishment expenses— (b) Travelling	212	0	
	1,357	0	

Settled and adopted by the Council at its meeting held on March 5, 1955.

S. SUNTHARALINGAM,
Chairman.

Town Council Office,
Valvettiturai, March 18, 1955.

Revised and sanctioned:

A. MATHIAPARANAM,
for Commissioner of Local Government.
Colombo, May 5, 1955.

Sale of Properties

THE POLGAHAWELA TOWN COUNCIL

Sale of Immovable Properties

NOTICE is hereby given that the movable property found in the house and in the absence of movable property liable for seizure, (1) rents and profits, (2) timber or produce, (3) material of the house and (4) the under-mentioned properties themselves seized by virtue of a warrant issued by the Chairman, Town Council, Polgahawela, in terms of section 252 of the Municipal Councils Ordinance, No. 29 of 1947, as read with section 183 (1) of the Town Councils Ordinance, No. 3 of 1946, for arrears of rates due on the premises on the sub-joined Schedule will be sold by public auction on the spot and at the time mentioned therein, unless in the meantime the amount of rates and costs be duly paid

J C. WEERAKOON,
Chairman.

Town Council Office,
Polgahawela, April 30, 1955.

SCHEDULE

TIME OF SALE : TO COMMENCE AT THE FIRST-NAMED PREMISES AT 10 A.M. EACH DAY

Ward No. 1—Wednesday, June 1, 1955

Kegalle Road : Premises No 127, 2nd, 3rd and 4th Quarters, 1953.

Ward No. 2—Thursday, June 2, 1955

Kegalle Road : Premises No. 232, 3rd Quarter, 1953 ; 282, 4th Quarter, 1953.

Oruliyadda Road : Premises No. 23/3, 4th Quarter, 1953.

Puhuriya Road : Premises No 7/8, 7/9, 3rd and 4th Quarters, 1953

Ward No. 7—Friday, June 3, 1955

Udapola Road : Premises No. 68, 2nd Quarter, 1953.

Miscellaneous

THE COLOMBO MUNICIPAL COUNCIL

The Butchers Ordinance

NOTICE is hereby given under section 7 of the Butchers Ordinance (Chapter 201), as amended by section 6 of Ordinance No. 44 of 1947, that the person mentioned in the schedule hereunder has made application to me for licence to carry on the trade of butcher in the premises stated against his name in the aforesaid schedule, during the year 1955.

Any person residing within the limits of the Colombo Municipal Council, who desires to object to the issue of the licence, is hereby called upon to furnish to me in duplicate, within 14 days from the date of this Gazette, a written statement of the grounds of his or her objection.

SCHEDULE

<i>Name of Applicant</i>	<i>Name of Premises</i>
I. L. M. Yoosoof	Private Beef stall at No. 45, Messenger Street, Colombo
Town Hall, Colombo, May 3, 1955	L. L. ATTYGALLE, for Mayor of Colombo.

THE AMBALANGODA URBAN COUNCIL**Assessment Book for the Year 1955**

NOTICE is hereby given under section 235 (1) of the Municipal Councils Ordinance, No. 29 of 1947 as read with section 179 of the Urban Councils Ordinance, No. 61 of 1939, that the Assessment Book of the Urban Council, Ambalangoda, for the year 1955, is ready and is open for inspection at this office during office hours.

S. G. A. DE SILVA,
Chairman.

Office of the Urban Council,
Ambalangoda, April 29, 1955.

THE KEKIRAWA TOWN COUNCIL**The Butchers Ordinance**

NOTICE is hereby given under section 7 of the Butchers (Amendment) Ordinance, No. 44 of 1947, that the person mentioned in the schedule hereunder has made application to me for carrying on the trade of butcher in the premises stated against his name in the aforesaid schedule during the year 1955.

Any person residing within the limits of the Kekirawa Town Council who desires to object to the issue of the licence, should furnish me in duplicate, within 14 days from the date of this *Gazette*, a written statement of the grounds of his objections for the issue of the licence.

SCHEDULE

<i>Name of Applicant</i>	<i>Name of Premises</i>
1. A. R. Vilvarayan	182, Dambulla Road in Ward No. 3, Kekirawa.

K. THAMBIPILLAI,
Chairman.

Town Council Office,
Kekirawa, May 2, 1955.

THE KAYTS TOWN COUNCIL**Danger of Rabies**

NOTICE is hereby given in terms of section 11 of the Rabies Ordinance (Chapter 333), that there is danger of rabies within the administrative limits of the Kayts Town Council.

Any dog found in any public place or road or in any place other than a private building, compound or garden, within the limits of the Kayts Town Council and not being tied or led, shall be liable to be destroyed forthwith by any person so authorized by me in writing.

This proclamation shall be in force up to December, 1955.

V. M. MUTHULINGAM,
Chairman.

Office of the Town Council,
Kayts, May 10, 1955.

IV වෙනි කොටස--පළාත් පාලනය

පළාත් පාලනය පිළිබඳ නිවේදන

ඇල් ඩී-බී 139/46/ඇල් ජී ඩී-ජීප් 53/1

යෝජනාව

වම් 1946යේ අංක 12 දරණ විනෝද බද්ද පිළිබඳ ආඥාපනත

වම් 1946 අංක 12 දරණ විනෝද බද්ද පිළිබඳ ආඥාපනතේ දෙවෙනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ යටිපළාත ගම් ප්‍රදේශයේ ගම්කායාරී සභාව විසින් සම්මතකරගන්නා ලද පහත දැක්වෙන යෝජනාව පළාත් පාලනය පිළිබඳ ඇමතිතුමා විසින් අනුමතකර තිබේ එකී වගන්තියේ 2වෙනි උපවගන්තියේ උපාර එය මෙහි පළකරනු ලැබේ

යෝජනාව

1946යේ අංක 12 දරණ විනෝද බද්ද පිළිබඳ ආඥාපනතේ 2වෙනි වගන්තියේ (1) වෙනි උප වගන්තිය යටතේ මේ කායාරී සභාව විසින් මේ යෝජනාව ගැසට් පත්‍රයේ පළවන දින සිට මේ කායාරී සභාවේ පාලන බල සීමාව ඇතුළත පැවැත්වෙන (ආඥාපනතේ විස්තර කර තිබෙන) විනෝද සඳහා ප්‍රවේශවීම පිණිස අයකරනු ලබන ගෙවීම් වලින් මෙහි පහත දැක්වෙන රේඛි ගණන් අනුව බද්දක් පණවා අය කරනු ලැබේ --

අයකිරීම්

බද්ද ඇර ඇතුළත්වීමේ ගාස්තුව--	බද්දේ ඊට ගණන රු. ශ.
(ඊ) යන 20කට අඩු නොවන්නාවූ එහෙත් යන 50කට වැඩි නොවන්නාවූ විට	0 5
(බී) යන 50කට වැඩිවන්නාවූ එහෙත් රුපියල් 1කට වැඩි නොවන්නාවූ විට	0 10
(සී) රුපියල් 1කට වැඩිවන්නාවූ එහෙත් රුපියල් 150කට වැඩි නොවන්නාවූ විට	0 15
(ඊී) රුපියල් 150කට වැඩිවන්නාවූ එහෙත් රුපියල් 2කට වැඩි නොවන්නාවූ විට ...	0 20
(ඊී) රුපියල් 2කට වැඩිවන්නාවූ එහෙත් රුපියල් 3කට වැඩි නොවන්නාවූ විට ..	0 30
(ඊීඊ) රුපියල් 3කට වැඩිවන්නාවූ එහෙත් රුපියල් 4කට වැඩි නොවන්නාවූ විට	0 40
(ඊීඊ) රුපියල් 4කට වැඩිවන්නාවූ එහෙත් රුපියල් 5කට වැඩිවන්නාවූ විට ..	0 50
(ඊීඊඊ) රුපියල් 5කට වැඩිවන්නාවූ එහෙත් රුපියල් 10කට වැඩි නොවන්නාවූ විට	1 00
(අඬ) රුපියල් 10කට වැඩිවූ විට--	
(1) පළමුවැනි රුපියල් 10ට ..	1 00
(2) ඊට වැඩිවූ එක් එක් රුපියල් 5ට හෝ ඉන් කොටසකට	1 00.

ඩී ඩී ඇර් ඉණවඩින, පළාත් පාලනය පිළිබඳ අමාත්‍ය කායාරීගයේ සභාවර ලේකම්තුමා

වම් 1955ක්වූ අප්‍රේල් මස 28 වෙනි දින කොළඹදීය.

ඇල් ඩී-බී 139/46 ඇල් ජී ඩී-ජීප් 53/1

වම් 1946යේ අංක 12 දරණ විනෝද බද්ද පිළිබඳ ආඥාපනත

වම් 1946යේ අංක 12 දරණ විනෝද බද්ද පිළිබඳ ආඥාපනතේ 2වෙනි වගන්තියේ (1) වැනි උපවගන්තිය යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත ගහඉහළ ගම් ප්‍රදේශයේ ගම්කායාරී සභාව විසින් සම්මත කරගන්නා ලද පහත දැක්වෙන යෝජනාව පළාත් පාලනය පිළිබඳ ඇමතිතුමා විසින් අනුමත කර තිබේ. එකී වගන්තියේ (2)වෙනි උප වගන්තියේ ප්‍රකාර එය මෙහි පළකරනු ලැබේ.

F 5

1946යේ අංක 12 දරණ විනෝද බද්ද පිළිබඳ ආඥාපනතේ 2වෙනි වගන්තියේ (1)වෙනි උප වගන්තිය යටතේ මේ කායාරී සභාව විසින්, මේ යෝජනාව ගැසට් පත්‍රයේ පළවන දින සිට මේ ප්‍රදේශයේ කායාරීසභාවේ පාලනබල සීමාව ඇතුළත පැවැත්වෙන (ආඥාපනතේ විස්තර කර තිබෙන) විනෝද සඳහා ප්‍රවේශවීම පිණිස අයකරනු ලබන ගෙවීම්වලින් මෙහි පහත දැක්වෙන රේඛි ගණන් අනුව බද්දක් පණවා අයකරනු ලැබේ

අයකිරීම්

බද්ද ඇර ඇතුළත්වීමේ ගාස්තුව--	බද්දේ ඊට ගණන රු. ශ.
(අ) යන 20කට අඩු නොවන්නාවූ එහෙත් යන 50කට වැඩි නොවන්නාවූ විට	0 5
(ආ) යන 50කට වැඩි වන්නාවූ එහෙත් රුපියල් 1කට වැඩි නොවන්නාවූ විට	0 10
(ඈ) රුපියල් 1කට වැඩිවන්නාවූ එහෙත් රුපියල් 150කට වැඩි නොවන්නාවූ විට	0 15
(ඊ) රුපියල් 150කට වැඩිවන්නාවූ එහෙත් රුපියල් 2කට වැඩි නොවන්නාවූ විට	0 20
(උ) රුපියල් 2කට වැඩිවන්නාවූ එහෙත් රුපියල් 3කට වැඩි නොවන්නාවූ විට	0 30
(ඌ) රුපියල් 3කට වැඩිවන්නාවූ එහෙත් රුපියල් 4කට වැඩි නොවන්නාවූ විට	0 40
(එ) රුපියල් 4කට වැඩි වන්නාවූ එහෙත් රුපියල් 5කට වැඩි නොවන්නාවූ විට	0 50
(ඊ) රුපියල් 5කට වැඩිවන්නාවූ එහෙත් රුපියල් 10කට වැඩි නොවන්නාවූ විට	1 0
(ඔ) රුපියල් 10කට වැඩි වන්නාවූ විට--	
(1) පළමුවැනි රුපියල් 10ට	1 0
(2) වැඩි වන්නාවූ එක් එක් රුපියල් 5ට හෝ ඉන් කොටසකට	1 0"

ඩී ඩී ඇර් ඉණවඩින, පළාත් පාලනය පිළිබඳ අමාත්‍ය කායාරීගයේ සභාවර ලේකම්තුමා

වම් 1955ක්වූ අප්‍රේල් මස 28 වැනි දින කොළඹදීය

1952කේ අංක 6 දරණ ප්‍රදේශාධිකාරී සභා (පොදු ආදායම් අතුරු ව්‍යවස්ථා) ආඥාපනත

1952කේ අංක 6 දරණ ප්‍රදේශාධිකාරී සභා (පොදු ආදායම් අතුරු ව්‍යවස්ථා) ආඥාපනතේ 3 වැනි වගන්තිය යටතේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ සිංහලපත්තු ගම් ප්‍රදේශයේ ගම්කායාරී සභාව විසින් සම්මත කර ගන්නා ලද පහත දැක්වෙන යෝජනාව එකී වගන්තියේ ප්‍රකාර මෙහි පළ කරනු ලැබේ

යෝජනාව

පළාත් පාලන අමාත්‍යවරයා විසින් සම්පාදනය කරන ලද්දවූද යෙහේට් මන්ත්‍ර මණ්ඩලයේ හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ යෝජනාවකින් අනුමත කරන ලද බව 1953 අගෝස්තු මස 7වෙනි දින අංක 10,560 දරණ ගැසට් පත්‍රයේ පළවූ නිවේදනයෙන් ප්‍රකාශ කරන ලද්දවූද පොදු ආදායම් අතුරු ව්‍යවස්ථාවල අංක 2, 7, 13, 16, 17, 18, 19, 20, 22, 24, 30, 34 සහ 37 යන කාණ්ඩ මේ යෝජනාව ගැසට් පත්‍රයේ පළවන දින සිට සම්මත කර ගැනීමට සිංහලපත්තු ගම් ප්‍රදේශයේ ගම්කායාරී සභාව විසින් 1952 අංක 6 දරණ ප්‍රදේශාධිකාරී සභා (පොදු ආදායම් අතුරු ව්‍යවස්ථා) ආඥාපනතේ 3 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ මෙයින් යෝජනා කරනු ලැබේ.

එම් ඇම් විලියම් බණ්ඩා, සිංහලපත්තු ගම්කායාරී සභාවේ ප්‍රධානතුමා

වම් 1955ක්වූ මාර්තු මස 24 වැනි දිනදීය.

ව්‍යවස්ථා

ඇල් 3 සී—36 14/1.

ගම්සභා ආඥාපණ්ණන

ගම්සභා ආඥාපණ්ණනේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ කඳවුරු ගම් ප්‍රදේශයේ ගම් කාර්ය සභාව විසින් සම්පාදිතව, 1947 තේ සැප්තැම්බර් මස 24 වැනි දින අංක 9,773 දරණ "ගැසට්" අතිරේකයේ පළවූ ප්‍රකාශනයෙන් සංශෝධිතවූ එකී වගන්තියේ (3) වැනි උප වගන්තියෙන් පළාත් පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් අනුමත කරන ලද අතුරු ව්‍යවස්ථා

ඩී සී ආර් ලක්විචිත, පළාත් පාලනය පිළිබඳ අමාත්‍ය කාර්යාලයේ ස්ථාවර ලේකම්තුමා.

වම් 1955 වසරේ ජූලි 29 වැනි දින කොළඹදිග

රටවාහන හා සතුන් පිළිබඳ බද්ද

1 (1) ආඥාපණ්ණනේ 47 වැනි වගන්තිය යටතේ අයකරනු ලබන රටවාහන හා සතුන් පිළිබඳ බද්ද වෙනුවෙන් ඒ බද්දට යටත්වූ යම් රටවාහනයක් හෝ සතුකු අයිතිය හෝ හාරව හෝ පාලනයෙහි තබා ගෙන හෝ සිටින්නාවූ යම් අයකු විසින්ම යාමාන්තයෙන් මෙහි පහත සඳහන් "A" උපලේඛනයේ ප්‍රකාර 'විගත' උපලේඛනයක් ප්‍රධානතුමාට සැපයිය යුතුයි මේ පෝරම ගම් කාර්ය සභා කාර්යාලයෙන් ලබා ගත හැකිය

(2) ආඥාපණ්ණනේ 47 වැනි වගන්තිය යටතේ බද්ද ගෙවීමට බැඳී සිටින අය විසින්, 1956 වැනි වර්ෂය වෙනුවෙන්, ඒ උපලේඛනය සම්පූර්ණයෙන්ම 1955 වසරේ දෙසැම්බර් මස 31 වැනි දින හෝ ඊට මත්තෙන් හෝ ප්‍රධානතුමා වෙත යැවිය යුතුයි එකී අය ඒ ව්‍යවහාරය හෝ සභා හෝ අයිතිය හෝ හාරව හෝ පාලනයෙහි තබා ගෙන සිටින්නාවූ, ඊට පසු මොනම අවුරුද්දක් වෙනුවෙන් වත් එකී අයගෙන් එබඳු උපලේඛනයක් අවශ්‍ය නැත

2 ආඥාපණ්ණනේ 47 (2) වැනි වගන්තියේ විධිවිධානවලට යටත්ව, 1 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් උපලේඛනය සැපයුවා වූ යම් අයෙකුට තම දුරටත් දැනුම් දෙනු ලැබීමක් නැතුව—

(ඒ) ඒ උපලේඛනයේ සඳහන් රටවාහන හා සතුන් සඳහා වූ බද්ද 1956 වසරේ අවුරුද්දේ වෙනුවෙන් ඒ අවුරුද්දේ මාර්තු මස 31 වැනිදා හෝ ඊට මත්තෙන් හෝ ගෙවීමට යටත්වෙහි; තවද

(ඔ) ඊට පසු එක් එක් වර්ෂය වෙනුවෙන් ඒ උපලේඛනයේ සඳහන් කරන ලදුව, එකී වර්ෂයේ දවස් තිහකට වැඩි කාලයක් තමාට අයිතිය හෝ තමාගේ හාරයේ හෝ තමාගේ පාලනය පිට හෝ තිබෙන්නාවූ එකී රටවාහන හා සතුන් සඳහා වූ බද්ද, එකී එක් එක් අවුරුද්දේ මාර්තු මස තිස් එක් වැනිදා හෝ ඊට මත්තෙන් හෝ ගෙවීමට යටත් වෙහි

3. 1 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් උපලේඛනය සැපයුවාට පසු යම්කිසිවකු විසින් ඒ උපලේඛනයේ සඳහන් නොකරන ලද්දවූද ආඥාපණ්ණන යටතේ බද්දට යටත්වූද යම් රටවාහනයක් හෝ සතුකු අත්පත්කර ගෙන, තබාගෙන හෝ පාවිච්චියට ගෙන තිබේ නම්, එක්කෝ 1 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ යම් උපලේඛනයක් සපයා නැත්තාවූ යම් කිසිවකු විසින් එකී බද්දට යටත් යම් රට වාහනයක් හෝ සතුකු පළමුවන වරට අත්පත් කර ගෙන, තබාගෙන හෝ පාවිච්චියට ගෙන තිබේ නම්, එවිට ඒ අය විසින් එබඳු යම් රට වාහනයක් හෝ සතුකු අත්පත්කර ගැනීමේ හෝ තබා ගැනීමට නොහොත් පාවිච්චි කිරීමට පටන් ගැනීමේ දින සිට එක මාසයක් ඇතුළතදී සාමාන්‍යයෙන් මෙහි පහත සඳහන් "A" උපලේඛනයේ ප්‍රකාරයට ලියවිල්ලකින් වූ දැන්වීමකින් එසේ අත්පත් කරගත් බව ප්‍රධානතුමාට දැනුම්දිය යුතුයි

4. ආඥාපණ්ණනේ 47 (2) වැනි වගන්තියේ විධිවිධානවලට යටත්ව 3 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් ලියවිල්ලකින් වූ ලේඛනය සැපයුවා වූ යම් අයෙකුට, එකී ලේඛනය සැපයූ අවුරුද්දේ වෙනුවෙන් ද ඊට, පසු යාම අවුරුද්දක් වෙනුවෙන් ද එකී ලේඛනයේ සඳහන් කරනු ලැබ තමාට අයිතිය හෝ තමාගේ හාරයේ හෝ තමාගේ පාලනය පිට හෝ තිබෙන්නාවූ රටවාහන හා සතුන් සඳහා වූ බද්ද, ඒ සඳහා ප්‍රධාන තුමා විසින් තමාට දැනුම් දෙනු ලබන යම් කාර්යමාවක් ඇතුළතදී ගෙවීමට බැඳී සිටිති

5 (1) 1 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් උපලේඛනය හෝ යතුන් 3 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් ලියවිල්ලකින් වූ ලේඛනය හෝ සැපයුවාට පසු ඒ උපලේඛනයට ඇතුළත් කළා වූ හෝ ලේඛනයේ සඳහන් කළා වූ හෝ යම් රටවාහනයක් හෝ සතුකු සම්බන්ධයෙන් වූ බද්ද ගෙවීමට බැඳීමෙන් ආඥාපණ්ණනේ 47 (3) වැනි වගන්තිය යටතේ තමා නිදහස් කිරීමට අයිතිවාසිකම් කියා සිටින සෑම අයකු විසින්ම එසේ නිදහස් කිරීමට අයිතිවාසිකම් කියා සිටින්නේ අසවල් අසවල් හේතූන් නිසායයි දැක්වෙන ලියවිල්ලකින් වූ දැන්වීමක් වහාම ප්‍රධානතුමා වෙත යැවිය යුතුයි

(2) 1 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් උපලේඛනය හෝ 3 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් ලියවිල්ලකින් වූ ලේඛනය හෝ සැපයුවාට පසු ඒ රට වාහනය හෝ සතු තබාගැනීම හෝ පාවිච්චි කිරීම නතර කළා වූ නොහොත් ඒ පිළිබඳ අයිතිවාසිකම් අත්හැරියා වූ යම් අයකු විසින්ම ලියවිල්ලකින් වූ දැන්වීමකින්, තමා ඒ සභා හෝ රට වාහනය තබාගැනීම හෝ පාවිච්චි කිරීම නතර කළ බව නොහොත් ඒ ගැන අයිතිවාසිකම් අත්හැර බව වහාම ප්‍රධානතුමා වෙත ලියවිල්ලකින් දැනුම්දිය යුතුයි

6 යම් කිසිවකු විසින් බද්ද ගෙවීමට ප්‍රධානතුමා විසින් ඒ බද්ද ගෙවූ රටවාහනය වෙනුවෙන් ඒ අයට මෙහි පහත සඳහන් "B" උපලේඛනයේ ප්‍රකාරයට ඒ ඒ රටවාහන සඳහා වෙන් වෙන් වශයෙන් යොදා ඇති විශේෂ අතුරුද තහවුරු නිකුත් කරන අවුරුද්ද දැක්වෙන ගුලක්කමද රටවාහන පිස්ටරයේ ඒ ඒ රටවාහනය පිළිබඳවූ අංකයද සටහන්කොට ඇති තහවුරු කිරීමක් කළ යුතුයි. එබඳු යම් තහවුරු පාවිච්චිය නිසා හෝ වෙනයම් ලෙසකින් හෝ නොපැහැ දිලීම නොහොත් මැනී ගෙය් තිබෙනොත් ඒ තහවුරු අයිතිකාරයා විසින් එය ප්‍රධානතුමාට ආපසු භාරදිය යුතුයි තවද ඔහු විසින් යන පණකක් ගෙවූ විට ඔහුට අපුත් තහවුරු කාලය ලබා ගැනීමට අයිතිවාසිකම් තිබේ එබඳු යම් තහවුරු කාලයක් හෝ සොරාගෙන තිබෙන බැව් දීවීමට සහතිකයකින් හෝ වෙන යම් ලෙසකින් ප්‍රධාන තුමාට ඒත්තු ගැනීමට සැලැස්වුවහොත් එතුමා විසින් අයිතිකාරයාගේ ගුල්ලීම පිටත් මුහු විසින් ගත හැරී ගෙවනු ලැබූ විටත් අපුත් තහවුරු කිරීමක් කළ හැකිය

7 සෑම රටවාහනයක අයිතිකරු විසින් හෝ හාරකරු විසින්, 6 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ඒ රටවාහනය වෙනුවෙන් නිකුත්කරනලද තහවුරු, ඒ රටවාහනයේ කාරයන් පෙනෙන තැනක සවිකළ යුතුයි

8 ප්‍රධානතුමා විසින් හෝ එතුමාගෙන් ලියවිල්ලකින් බලයලත් ඕනෑම නිලධාරියකු විසින් හෝ ඕනෑම මාවතක හෝ පාරක ගමනා ගමනයෙහි යෙදී තිබෙන රටවාහනයක්, ඒ රටවාහනයෙහි 7 වැනි අතුරු ව්‍යවස්ථාවේ ප්‍රකාර සවි කොට තිබියයුතු තහවුරු පරිකාසකර බැලීම පිණිස නවත්වා තහවුරු කිරීම නීත්‍යානුකූල වන්නේය තවද ප්‍රධානතුමා විසින් හෝ එකී නිලධාරියා විසින් ඉල්ලීමක්කර සිටි කල්හි එකී ඕනෑම රටවාහන භාරකාරයා විසින් හෝ ඒ රටවාහන පදවන්නා විසින් හෝ ඒ රටවාහන නවත්වා ප්‍රධානතුමාට හෝ එකී නිලධාරියාට එකී තහවුරු පරිකාසකර බැලීමට ඉඩදිය යුතුයි.

9. කාර්ය සභාව විසින් සම්පාදිතව, 1945 ඔක්තෝබර් මස 19 වැනි දින අංක 9,474 දරණ "ගැසට්" පත්‍රයේ පළකරන ලද්දවූ රටවාහන හා සතුන් පිළිබඳ බද්ද සම්බන්ධයෙන් වූ අතුරු ව්‍යවස්ථා මෙහිත් අවලංගු කරනු ලැබේ

ගොබනැගිලි සෑදීම

10 (1) කිසිවකු විසින් ගම් ප්‍රදේශය තුළ—

- (ඒ) ඕනෑම ගම්බද කරත්ත පාරක් මැද සිට අඩි පහළොහක දුර ප්‍රමාණයක් ඇතුළත;
(බී) යථා කාලයේදී ගම්බද කරත්ත පාරක් බවට පත්කරනු ලැබිය හැකිය යුතු කාර්ය සභාව විසින් දැනුම්දෙනු ලැබුවා වූ ඕනෑම අඩිපාරක් මැද සිට අඩි පහළොහක දුර ප්‍රමාණයක් ඇතුළත; හෝ
(සී) (ඔ) උපපද්දයේ සඳහන් කරනලද අඩිපාරකින් බාහිරවූ ඕනෑම ගම්බද අඩිපාරක් මැද සිට අඩි හතක දුර ප්‍රමාණයක් ඇතුළත

අළුත් ගොබනැගිල්ලක්, මායිම තාප්පයක් හෝ ගේවිටුවක් සෑදිය යුතු නැත

(2) කිසිවකු විසින් ලියවිල්ලකින් වූ දැන්වීමකින් දවස් තිහකට කලින් ඒ පිළිබඳව ප්‍රධානතුමාට දැනුම් නොදී, (1) වැනි පද්දයේ සඳහන් කරනලද ඕනෑම කරත්ත පාරක් හෝ අඩි පාරක් අයිතෝ කිසිම ගොබනැගිල්ලක් මායිම තාප්පයක් හෝ ගේවිටුවක් සෑදිය යුතු නැත

අඟුම් ඉවත්කිරීම හා කසළ ගොබනය

11 (1) කාර්ය සභාව විසින් සම්මතකර ගන්නා ලද පොදු ආදායී අතුරු ව්‍යවස්ථාවල VI වැනි කාණ්ඩයේ 6 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් කාරණා සඳහා කාර්ය සභාවට ගෙවිය යුතුවූ අඟුම් ඉවත්කිරීම පිළිබඳ මාසික ගණකුව එක බාල්දියකට රුපියල් එක ගණනේ විය යුතුයි

(2) කාර්ය සභාව විසින් සම්මතකරගන්නා ලද පොදු ආදායී අතුරු ව්‍යවස්ථාවල VI වැනි කාණ්ඩයේ II වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් කාරණා සඳහා කාර්ය සභාවට ගෙවිය යුතුවූ කසළ ගොබනය පිළිබඳ මාසික ගණකුව රුපියල් එකක් විය යුතුයි

නිලධාරීන් හා මෙහෙකරුවන්

12 කාර්ය සභාවට එන්ට තිබෙන සියලුම අයබදු හා ගාස්තු එකකු කොට කාර්ය සභාවේ මුද්‍රාව හා ප්‍රධානතුමාගේ අත්සනෙන් නිවැරදි පිටපත ඇති මුද්‍රිත කුටිකාන්ති නිකුත් කිරීම පිණිස ප්‍රධානතුමා විසින් ඕනෑම නිලධාරියකුට හෝ වෙනත් කෙනෙකුට ලියවිල්ලකින් බලය දැවරිය හැකිය.

13 කිසිවකු විසින්—

(ඒ) ගම්සභා ආඥාපනතෙන් හෝ ඒ ආඥාපනත යටතේ හෝ එය යටතේ සාදන ලද යම් අතුරු ව්‍යවස්ථාවල හෝ යම් විධිවිධාන යන් යටතේ හෝ ප්‍රධානතමය වශයෙන් සහයවී සභාවේ වෙනත් යම් නිර්ධාරණයකට පැවරී ඇති යම් බලයක් පාවිච්චි කිරීමේදී හෝ පණවා ඇති යම් යුතුකමක් ඉෂ්ට කිරීමේදී හෝ නියම කොට ඇති යම් කාර්යයක් ක්‍රියාවේ යෙදවීමේදී එකී ප්‍රධාන තමාට හෝ නිර්ධාරණයට, හෝ

(ඕ) කාර්ය සහව මගින් හෝ කාර්ය සහව වෙනුවෙන් රක්ෂාවට යොදවන්නා ලද යම් මෙහෙකරුවකුට හෝ වැඩකරුවකුට ප්‍රධානතමය විසින් හෝ කාර්ය සහව වෙනත් යම් නිර්ධාරණ යකු විසින් නීතිප්‍රකාර පවරා තිබෙන යම් යුතුකමක් ඉෂ්ට කිරීමේදී ඒ මෙහෙකරුවාට හෝ වැඩකරුවාට හෝ

ඕනෑම විට බාධා නොකළ යුතුයි

14 මේ අතුරු ව්‍යවස්ථාවල—

"ප්‍රධානතමය" යනුවෙන් කාර්ය සහවේ ප්‍රධානතමය අදහස් කරනු ලැබේ.

"කාර්ය සහව" යනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කඳුවන ගම් ප්‍රදේශයේ ගම්කාර්ය සහව අදහස් කරනු ලැබේ.

"ගම් ප්‍රදේශය" යනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කඳුවන ගම් ප්‍රදේශය අදහස් කරනු ලැබේ.

"ආඥාපනත" යනුවෙන් ගම්සභා ආඥාපනත (198 වැනි පරිච්ඡේදය) අදහස් කරනු ලැබේ.

"A" උපලෙඛනය

අංකය _____

ජනදායක කොසංග අංකය _____

කඳුවන ගම්ප්‍රදේශයේ ගම්කාර්ය සහව

රථවාහන හා සතුන් පිළිබඳ බද්ද වෙනුවෙන් අතුරු ව්‍යවස්ථාවල ප්‍රකාරයට සැපයිය යුතු රථවාහන හා *හෝ සතුන් පිළිබඳ ලෙඛනයක් අයිතිකාරයාගේ නම _____

ගම _____

රථවාහන හා/හෝ සතුන් පිළිබඳ විස්තර	ගණන වටහාවලින්	වෙනත් විස්තර
කරත්ත, තිරික්කල හෝ ජීන් ජිකෝස් කරත්ත හැර ඕනෑම අන්දමක වාහන		
ඕනෑම අන්දමක ගොන් දෙන්නා බඳින බර කරත්ත හෝ තිරික්කල		
බරබහ කරත්ත හෝ තිරික්කල		
අත්කරත්ත		
ජීන් ජිකෝස් කරත්ත		
බයිසිකල් (සාදනලද අය හෝ නොමිමරය සඳහන් කරනු)		
අලි		
අඟවයෝ		
අඟවතරයෝ		
මුරුවෝ		

මෙහි දැක්වෙන විස්තර සත්‍ය බවත් නිවැරදි බවත් මම මෙයින් ප්‍රකාශකර සිටිමි

දිනය _____ අයිතිකාරයාගේ අත්සන _____

* නුච්චමනා වචන කපා හරින්න.

"B" උපලෙඛනය

කරත්තයක්, තිරික්කලයක් හෝ ජීන් ජිකෝස් කරත්තයක් හැර වෙන ඕනෑම අන්දමක සැම වාහනයක් සඳහා	...	V. C. K. C.
ඕනෑම අන්දමක සැම (ගොන් දෙන්නා බඳින) බර කරත්තයක් හෝ තිරික්කලයක් සඳහා	...	V. C. K. D.
සැම තනි ගොනා බඳින බරබහ කරත්තයක් හෝ තිරික්කලයක් හෝ අත්කරත්තයක් සඳහා	...	V. C. K. S.
සැම ජීන් ජිකෝස් කරත්තයක් සඳහා	...	V. C. K. R.
සැම බයිසිකලයක් සඳහා	...	V. G. K. B.

ඇල් ජි - ජී 14/11

ගම්සභා ආඥාපනත

ගම්සභා ආඥාපනතේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ ගොඩක පළාත ගම් ප්‍රදේශයේ ගම් කාර්ය සහව විසින් සම්පාදිතව, 1947තේ ඔක්තෝබර් මස 24 වැනි දින අංක 9,773 දරණ "ගැසට්" අතිරේකයේ පළවූ ප්‍රකාශනයක් සංශෝධිතවූ එකී වගන්තියෙන් පළාත් පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් අනුමත කරන ලද අතුරු ව්‍යවස්ථා

ඩී සී ආර් ගුණවර්ධන,
පළාත් පාලනය පිළිබඳ අමාත්‍ය කාර්යාංශයේ
සභාවර ලේකම්වරයා.

වම් 1955තේ අප්‍රේල් මස 27වෙනි දින කොළඹදිග

අතුරු ව්‍යවස්ථා

අප්‍රියවූ හා අන්තරායදයකට කමිත්ත

1(1) පහත දැක්වෙන කමිත්ත අන්තරායදයකට කමිත්ත වශයෙන් සලකනු ලැබේ —

- කොප්පරා සැදීම,
- කබොක්, බොරළු හෝ කපුගල් ලබා ගැනීම සඳහා වළවල් සැපීම;
- කොප්පරා ගබඩා කිරීම,
- පිපුරා ගබඩා කිරීම,
- කපාපු පොල් සැදීම,
- මිනිරන් විසලීම හෝ ගබඩා කිරීම;
- වළක් කැණීමෙන් හුණුගල් ලබා ගැනීම;
- මෝලෙන් හෝ සෙක්කුවෙන් පොල් තෙල් සිඳීම,
- පැහිරි තෙල් හිඳීම;
- කුරුළු තෙල් හිඳීම,
- කෙඳි වර්ෂි තෙල් හෝ ගබඩා කිරීම,
- කපු පුලුන්, කුල් ආදිය ගබඩා කිරීම,
- ලී මඩුවක් තබා ගැනීම,
- ගුම්තෙල් ගබඩාවක් තබා ගැනීම;
- සවර්ණගරණ සැදීම,
- කම්මලක් තබාගැනීම,
- මුදුණ යන්ත්‍රාලයක් තබා ගැනීම,
- හෝ කමිත්ත යාලාවක් තබා ගැනීම;
- අම්ලකර වායුව පාවිච්චි කරන කම්මලක් තබා ගැනීම;
- හාල් මෝලක් තබා ගැනීම;
- කේඩා, ලැමනඩ් ආදී සිසිල් බීම වර්ෂි සැදීම.

(2) පහත දැක්වෙන කමිත්ත අප්‍රියවූ කමිත්ත වශයෙන් සලකනු ලැබේ —

- ජාඩි හෝ කරවළ ගබඩා කිරීම;
- තොග ගණනේ විකිණීම පිණිස නරක්වන හුලු ආහාර හෝ ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීම,
- කොම්පෝස්ට් පොහොර හෝ කෘත්‍රීම පොහොර සැදීම;
- විනාකිරි සැදීම,
- සබන් සැදීම,
- ගම් පදම් කරන ස්ථානයක් තබා ගැනීම;
- පුවක් විශලා සකස් කිරීම;
- සතුන්ගේ ලේ හෝ මලකුණු උණු කිරීම,
- සතුන්ගේ ගම් ගබඩා කිරීම;
- සතුන්ගේ ඇටකටු කබඩා කිරීම;
- මාර් අයිස් දැමීම,
- ලැලි පොහොර සකස් කිරීම;
- මීට රබර් හෝ ක්‍රෝප් රබර් දුම් ගැස්සීම හෝ සැදීම;
- කෘත්‍රීම පොහොර හෝ කෘත්‍රීම පොහොර සැදීම පිණිස පාවිච්චි කරන ද්‍රව්‍ය හෝ නි තුනකට වඩා වැඩි ප්‍රමාණයක් ගබඩා කිරීම,
- කෝඩා සැදීම;
- දුම්කොළ විශලා සකස් කිරීම,
- සුරුවිටු සැදීම;
- පැණි හකුරු සැදීම,
- රා එකතු කරන ස්ථානයක් තබා ගැනීම,
- බිඩි සැදීම,
- පොල්ලේලි පෙහවීම සඳහා පොල්ලේලි කොටුවක් තබා ගැනීම.

(3) පහත දක්වෙන කමිත්ත අප්‍රියවූද අන්තරායදයකටද කමිත්ත වශයෙන් සලකනු ලැබේ —

- කෙදි සෞම් කිරීම;
- ගබොල් හෝ උඵ පිවිවීම,
- බැටරි වෘත් කිරීම,
- සුඤ්ඤාල් පිවිවීම, ගබඩා කිරීම, සකස් කිරීම හෝ කැබලිවලට කැඩීම

ගොඩනැගිලි සෑදීම

2 කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත—

- (අ) ඕනෑම ගම්බද පාරක සිට අඩි පහළොවක දුර ප්‍රමාණයක ඇතුළත;
- (ආ) යථා කාලයේදී ගම්බද කරත්ත පාරක් බවට පත්කරනු ලැබිය හැකියයි කායභී සභාව විසින් දෙනු ලැබුවාහු ඕනෑම අඩි පාරක් මැද සිට අඩි පහළොවක දුර ප්‍රමාණය ඇතුළත, හෝ
- (ඇ) ජෝදයෝ සඳහන් කරන ලද අඩිපාරකින් බැහිරවූ ඕනෑම ගම්බද අඩිපාරක් මැද සිට අඩි හතක දුර ප්‍රමාණයක් ඇතුළත.

අළුත් ගොඩනැගිල්ලක්, මායිම් තාප්පයක් හෝ ගේවලුවක් සෑදීම හෝ වළක් කැණීම හෝ කළ යුතු නැත.

3 කිසිවකු විසින් ලියවිල්ලකින් වූ දැන්වීමකින් දවස් තිහකට කලින් ඒ පිළිබඳව ප්‍රධානතුමා වෙත දැනුම් නොදී 2 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් කරනලද ඕනෑම කරත්ත පාරක් හෝ අඩි පාරක් අසින් කිසිම ගොඩනැගිල්ලක්, මායිම් තාප්පයක් හෝ ගේවලුවක් සෑදීම හෝ වළක් කැණීම හෝ කළ යුතු නැත

4 මේ අතුරු ව්‍යවස්ථාවල—

- ' ප්‍රධානතුමා ' යනුවෙන් කායභී සභාවේ ප්‍රධානතුමා අදහස් කරනු ලැබේ,
- ' කායභී සභාව ' යනුවෙන් ගම්ප්‍රදේශයේ ගම්කායභී සභාව අදහස් කරනු ලැබේ,
- ' ගම් ප්‍රදේශය ' යනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ගොඩනගන පළාත ගම් ප්‍රදේශය අදහස් කරනු ලැබේ

ඇල්. ජී. ඩී.—14/66 ඒ.

ගම්සභා ආඥාපණිත

බේරුවල්-අළුත්ගම් සහ මාලේවත් බදු ගම් කායභී සභාව

ගම්සභා ආඥාපණිත (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල්-අලුත්ගම් සහ මාලේවත් බදු ගම් ප්‍රදේශයේ ගම් කායභී සභාව විසින් සම්පාදිතව වර්ෂ 1947ක් වූ සැප්තැම්බර් මස 24 වැනි දින අංක 9,773 දරණ ගැසට් අතිරේකයේ පළකරන ලද ප්‍රකාශනයෙන් සංශෝධිතවූ එකී වගන්තියෙන් පළාත් පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් අනුමත කරන ලද අතුරු ව්‍යවස්ථාව

ඩී සී ආර්. ඉණවඩින, පළාත් පාලනය පිළිබඳ අමාත්‍ය කායභී-ගයේ සභාවර ලේකම්තුමා

28 වෙනි දින 1955ක් වූ අප්‍රේල් මස 28 වෙනි දින කොළඹදීය

අතුරු ව්‍යවස්ථාව

අප්‍රියවූ හා අන්තරායදයකට කමිත්ත

(අ) පහත දක්වෙන කමිත්ත අප්‍රියවූ කමිත්ත වශයෙන් සලකනු ලැබේ —

- 1 රබර් ෂීට් හෝ හෝප් රබර් දුම් ගැස්සීම හෝ සෑදීම.
- 2 තොග ගණනේ විකිණීම සඳහා නරක් විය හැකි ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීම

(ආ) පහත දක්වෙන කමිත්ත අන්තරායදයකට කමිත්ත වශයෙන් සලකනු ලැබේ —

- 1 කොප්පරු සෑදීම,
- 2 දර හෝ ලී මඩුවක් තබා ගැනීම,
- 3 සවර්ණාභරණ සෑදීම සඳහා සාධකයක් තබා ගැනීම.
- 4 කම්හලක් තබා ගැනීම,
- 5 හාල් මෝලක් තබා ගැනීම,
- 6 රබර් ගබඩා කිරීම;
- 7 රා එකතු කරන සාධකයක් තබා ගැනීම,
- 8 මෝටර් රථ වාහන අළුත්වැඩියා කරන්නාවූ හෝ යටිවිස් කරන්නාවූ හෝ නූතනගෙන් මෝටර් රථ අළුත්වැඩියා කොට පරිවිස් කරන්නාවූ කමිත්ත කරන සාධකයක් තබා ගැනීම

(ඇ) පහත දක්වෙන කමිත්ත අප්‍රියවූ හා අන්තරායදයකට කමිත්ත වශයෙන් සලකනු ලැබේ —

- 1. සුඤ්ඤාල් පිවිවීම, ගබඩා කිරීම, සකස් කිරීම හෝ කැබලි කිරීම

ඇල්. ජී. ඩී.—14/66 ඒ.

ගම්සභා ආඥාපණිත

ගම්සභා ආඥාපණිත (198 වෙනි පරිච්ඡේදයේ) 49 වෙනි වගන්තිය යටතේ කළුතර දිස්ත්‍රික්කයේ කොරවල-දෙබිමගොඩ-මතුගම ගම් ප්‍රදේශයේ ගම්කායභී සභාව විසින් සම්පාදිතව, 1947ක් වූ සැප්තැම්බර් මස 24 වෙනි දින අංක 9,773 දරණ ගැසට් අතිරේකයේ පළවූ ප්‍රකාශනයෙන් සංශෝධිතවූ එකී වගන්තියේ (3) වැනි උප වගන්තියෙන් පළාත් පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් සම්පාදිතවූ අතුරු ව්‍යවස්ථාව.

ඩී සී. ආර්. ඉණවඩින, පළාත් පාලනය පිළිබඳ අමාත්‍ය කායභී-ගයේ සභාවර ලේකම්තුමා

28 වෙනි දින 1955ක් වූ අප්‍රේල් මස 30 වෙනි දින කොළඹදීය

අතුරු ව්‍යවස්ථාව

අප්‍රියවූ හා අන්තරායදයකට කමිත්ත

(අ) පහත දක්වෙන කමිත්ත අප්‍රියවූ කමිත්ත වශයෙන් සලකනු ලැබේ —

- 1 කොප්පරු සෑදීම,
- 2 ජාභී හෝ කරවල ගබඩාකිරීම,
- 3 තොග ගණනේ විකිණීම පිණිස නරක්වන සුළු ආහාර හෝ ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීම,
- 4 කොම්පෝස්ට් පොහොර හෝ කෘත්‍රීම පොහොර සෑදීම
- 5 විනාකිරි සෑදීම,
- 6 සබන් සෑදීම,
- 7 ගම් පදම්කරන සාධකයක් තබාගැනීම,
- 8 පුවක් විශලා යකස්කිරීම,
- 9 සතුන්ගේ ලේ හෝ මළකුණු හෝ උණුකිරීම,
- 10 සතුන්ගේ හම් ගබඩාකිරීම,
- 11 සතුන්ගේ ඇටකටු ගබඩා කිරීම,
- 12 මාළු අසිස් දැමීම,
- 13 ලැලි හෝ දවදවු පොහොර සකස්කිරීම,
- 14 රබර් ෂීට් හෝ හෝප් රබර් දුම් ගැස්සීම හා සෑදීම,
- 15 කෘත්‍රීම පොහොර හෝ කෘත්‍රීම පොහොර සෑදීමට ගන්නා ද්‍රව්‍ය හෝ ගෝනි තුනකට වඩා ගබඩා කිරීම,
- 16 කෝඩා සෑදීම,
- 17 දුම්කොළ විශලා සකස්කිරීම
- 18 සුරුවු හෝ සිගරට් සෑදීම,
- 19 පැණි හකුරු සෑදීම,
- 20 රා එකතුකිරීමේ සාධකයක් තබා ගැනීම,
- 21 බිඹි සෑදීම,
- 22 පොල්ලෙලි පෙහවීම පිණිස (පොල්ලෙලි) කොටුවක් තබාගැනීම.

(ආ) පහත දක්වෙන කමිත්ත අන්තරායදයකට කමිත්ත වශයෙන් සලකනු ලැබේ —

- 1 කඩුක් ගල් හෝ බොරපු ලබාගැනීමට ගල්වළවල් කැපීම,
- 2 කොප්පරු ගබඩාකිරීම,
- 3 පිදුරු ගබඩාකිරීම,
- 4 කපාපු පොල් සකස්කිරීම,
- 5 මීරන් විශලා සකස් කිරීම හෝ ගබඩාකිරීම,
- 6 වළක් කැණීමෙන් හුණුගල් ලබාගැනීම,
- 7 යන්ත්‍ර සූත්‍ර ආදියෙන් පොල්තෙල් සිදීම,
- 8 සෙක්කුවකින් පොල්තෙල් සිදීම,
- 9 පැණිතෙල් සිදීම,
- 10 කුරුදුතෙල් සිදීම,
- 11 කෙදි වර්ෂ නෙලීම හෝ ගබඩාකිරීම,
- 12 කපු පුළුන් (තුල් ආදිය) ගබඩාකිරීම,
- 13 ලී මඩුවක් තබා ගැනීම,
- 14 භූමිතෙල් ගබඩාවක් තබා ගැනීම,
- 15 සවර්ණාභරණ සෑදීම,
- 16 කම්මලක් තබා ගැනීම,
- 17 මුදුණ යන්ත්‍රාලයක් තබා ගැනීම,
- 18 හෝ කමිත්ත තහලාවක් තබාගැනීම,
- 19 අම්ලකර වායුව පාවිච්චිකරන කම්මලක් තබා ගැනීම,
- 20 හාල් මෝලක් තබාගැනීම,
- 21. සෝඩා, ලුමනඩි ආදී සිසිල් බීම වර්ෂ සෑදීම

(අ) පහත දැක්වෙන කණිෂ්ඨ අප්‍රියවූ අන්තරායදයකට වශයෙන් සලකනු ලැබේ —

- 1 කෙදි සායම් කිරීම
- 2 ගඩොල් හෝ උළු සෑදීම.
- 3 බැටරි වාෂ් කිරීම
- 4 හුණුගල් පිච්චීම, ගබඩා කිරීම සකස් කිරීම හෝ කුඩා කැබලි වලට කැසීම

ඇල් ජී ඩී—ජී 14/32/2

ගම්සහා ආඥාපණය

ගම්සහා ආඥාපණයේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ අළුත්ගම ගම් ප්‍රදේශයේ ගම්කාරයා සභාව විසින් සම්පාදිතව, 1947 වෛ දෙසැම්බර් මස 24 වැනි දින අංක 9,773 දරණ ගැසට් අතිරේකයේ පළමු ප්‍රකාශනයෙන් සංශෝධිත වූ එකී වගන්තියේ (3) වැනි උප වගන්තියෙන් පළාත් පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් අනුමත කරන ලද අතුරු ව්‍යවස්ථාව

ඩී සී ආර්. ගුණවර්ධන
පළාත් පාලනය පිළිබඳ අමාත්‍ය කාර්යාංශයේ
සභාවර ලේකම් ජාන

වර්ෂ 1955 ක්‍රි. අප්‍රේල් මස 28 වැනි දින
කොළඹදීය.

අතුරු ව්‍යවස්ථාව

1. (1) කාර්ය සහාය විසින් සම්මත කරගන්නා ලද පොදු ආදායම් අතුරු ව්‍යවස්ථාවට V1 වැනි කණ්ඩායමේ 2 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් කරුණ සඳහා කාර්ය සහාය සභාවට ගෙවිය යුතු කසල ගොඩනගා පිළිබඳ මාසික ගාස්තුව එක බාල්දියකට ගත පණතක් විය යුතුයි

(2) මේ අතුරු ව්‍යවස්ථාවේ—

“කාර්ය සහාය” යනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ අළුත්ගම ගම් ප්‍රදේශයේ ගම්කාරයා සභාව අදහස් කරනු ලැබේ

ඇල් ඩී—බී 89/45/ඇල් ජී ඩී—ජී 11/12/1

ගම්සහා ආඥාපණය

ගම්සහා ආඥාපණයේ (198 වෙනි පරිච්ඡේදයේ) 49 වෙනි වගන්තිය යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩපලාන ප්‍රදේශික ආදායම්පාලක නිලධාරීතුමාගේ කොසාසයේ කළුතර ඉහළ ගම් ප්‍රදේශයේ ගම්කාරයා සභාව විසින් සම්පාදිතව 1947 ක්‍රි. අගෝස්තු මස 24 වෙනි දින අංක 9,773 දරණ ගැසට් අතිරේකයේ පළමු ප්‍රකාශනයෙන් සංශෝධිත වූ එකී වගන්තියේ (3) වෙනි උප වගන්තියෙන් පළාත් පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් අනුමත කරන ලද අතුරු ව්‍යවස්ථාව

ඩී සී ආර්. ගුණවර්ධන,
පළාත් පාලනය පිළිබඳ අමාත්‍ය කාර්යාංශයේ
සභාවර ලේකම් ජාන

වර්ෂ 1955 ක්‍රි. අප්‍රේල් මස 30 වැනි දින
කොළඹදීය.

අතුරු ව්‍යවස්ථාව

අප්‍රියවූ හා අන්තරායදයකට කණිෂ්ඨ

(1) පහත දැක්වෙන කණිෂ්ඨ අන්තරායදයකට වශයෙන් සලකනු ලැබේ —

- කබුක්ගල් හෝ බොරළු හෝ කළුගල් ලබාගැනීම සඳහා ගල්වළවල් කැපීම;
- පිදුරු ගබඩා කිරීම,
- මීරන් විශලා සකස් කිරීම හෝ ගබඩා කිරීම,
- පැණි තෙල් හිඳීම,
- කුරුදු තෙල් හිඳීම,
- කෙදි වර්ෂ නොලීම හෝ ගබඩා කිරීම;
- කපු පුළුන් (හුල්) ආදිය ගබඩා කිරීම,
- ලී හෝ දර මවුචක් තබා ගැනීම,
- භූමිතෙල් ගබඩාවක් තබා ගැනීම,
- කම්මලක් තබා ගැනීම,
- මුදුණු රත් කිරීමක් තබා ගැනීම,
- තෝ කණිෂ්ඨ ගලාවක් තබා ගැනීම.
- අම්ලකර වායුව පැවිච්චිකරන කම්මලක් තබා ගැනීම,
- හාල් මෝලක් තබා ගැනීම,
- සවර්ණගරණ සෑදීම,
- සිසිල් බිම් සෑදීම,
- හෝ පෙට්ටි සෑදීම.

(2) පහත දැක්වෙන කණිෂ්ඨ අප්‍රියවූ කණිෂ්ඨ වශයෙන් සලකනු ලැබේ —

- ජාබි හෝ කරවල ගබඩා කිරීම;
- තොග ගණනෝ විකිණීම පිණිස නරක්වන සුළු ආහාරයක් හෝ ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීම,
- කොම්පෝස්ට් පොහොර හෝ කාත්‍රීම පොහොර හෝ සෑදීම;
- විනාකිරී සෑදීම,
- සබන් සෑදීම,
- හම් පදනම් කරන ස්ථානයක් තබා ගැනීම,
- පුවක් විශලා සකස් කිරීම,
- සතුන්ගේ ලේ ගේ මලකුණු උණු කිරීම,
- සතුන්ගේ හම් ගබඩා කිරීම,
- සතුන්ගේ ඇවකඩු ගබඩා කිරීම,
- ලැලි පොහොර සකස් කිරීම,
- රබර් ෂීට් හෝ ක්‍රෝප් රබර් දුම් ගැස්සීම හා සෑදීම,
- කාත්‍රීම පොහොර හෝ කාත්‍රීම පොහොර සෑදීමට ගන්නා ද්‍රව්‍ය හෝ ගෝනි තුනකට වඩා ගබඩා කිරීම,
- කෝඩා සෑදීම;
- දුම්කොළ විශලා සකස් කිරීම.
- සුරුවු කණිෂ්ඨය,
- බීබී කණිෂ්ඨය,
- ජා ගබඩා කිරීමේ ස්ථානයක් තබා ගැනීම,
- ආහාර ද්‍රව්‍ය විකිණීම පිණිස වෙළඳාම්පලක් තබා ගැනීම පදනම,
- බලපත්‍රයකට,
- බාබර් සාප්පුවක් තබා ගැනීම.

(3) පහත දැක්වෙන කණිෂ්ඨ අන්තරායදයකට වශයෙන් සලකනු ලැබේ:—

- කෙදි සායම් කිරීම,
- ගඩොල් හෝ උළු පිච්චීම;
- බැටරි වාෂ් කිරීම,
- හුණුගල් පිච්චීම, ගබඩා කිරීම, සකස් කිරීම හෝ කැබලි කිරීම.

ඇල් ඩී—බී 155/46/ඇල් ජී ඩී—ජී 14/10

ගම්සහා ආඥාපණය

ගම්සහා ආඥාපණයේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩපලාන ගම් ඉහළ කෝරළේ ගම් ප්‍රදේශයේ ගම්කාරයා සභාව විසින් සම්පාදිතව 1947 ක්‍රි. අගෝස්තු මස 24 වෙනි දින අංක 9,773 දරණ ගැසට් අතිරේකයේ පළමු ප්‍රකාශනයෙන් සංශෝධිත වූ එකී වගන්තියෙන් පළාත් පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් අනුමත කරන ලද අතුරු ව්‍යවස්ථාව

ඩී සී ආර්. ගුණවර්ධන,
පළාත් පාලනය පිළිබඳ අමාත්‍ය කාර්යාංශයේ
සභාවර ලේකම් ජාන.

වර්ෂ 1955 ක්‍රි. අප්‍රේල් මස 28 වෙනි දින
කොළඹදීය.

අතුරු ව්‍යවස්ථාව

අප්‍රියවූ හා අන්තරායදයකට කණිෂ්ඨ

(1) පහත දැක්වෙන කණිෂ්ඨ අන්තරායදයකට වශයෙන් සලකනු ලැබේ —

- තෝ කර්මාණුකශාලාවක් තබා ගැනීම,
- කම්මලක් තබා ගැනීම,
- ලී මවුචක් හෝ තෝ පෙට්ටි ගබඩාවක් තබා ගැනීම.
- භූමිතෙල් ගබඩාවක් තබා ගැනීම,
- පිදුරු ගබඩා කිරීම,
- සවර්ණගරණ සෑදීම.
- ඩිසිල් බිම් වර්ග සෑදීම.
- හාල් මෝලක් තබා ගැනීම,
- බිසිසිකල් අලුත්වැසියා කිරීම සඳහා වැඩ පොලක් තබා ගැනීම,
- අම්ලකර වායුව පැවිච්චිකරණ කම්මලක් තබා ගැනීම,
- මුදුණු රත් කිරීමක් තබා ගැනීම,
- තෙල් වලින් හෝ පැට්ටි වලින් හෝ වාෂ්පවලින් හෝ විදුලි බලයෙන් හෝ ක්‍රියා තෙරණ යන්ත්‍ර පැවිච්චිකරණ යම් කණිෂ්ඨයක්

(2) පහත දැක්වෙන කර්මාන්ත අපිටු කට්ඨාන වශයෙන් සලකනු ලැබේ —

- ජාඩි හෝ කරවල ගබඩා කිරීම,
- තොග ගණනේ විකිණීම සඳහා තරක්විය හැකි ආහාර හෝ ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීම,
- කොම්පෝස්ට් පෝර හෝ ක්‍රාන්ති පෝර සෑදීම හෝ ගෝනි තුනකට වඩා ගබඩා කිරීම,
- සබන් සෑදීම,
- මීට රබර් හෝ ක්‍රෝප් රබර් දුම්බැසීම හා සෑදීම,
- මැලු අයිස් දැමීම හෝ විකිණීම,
- රූ එකතු කිරීමේ සාධකයක් වශයෙන් භාවිතය,
- සුරැටු හෝ සිටි සෑදීම.

(3) පහත දැක්වෙන කර්මාන්ත අන්තරායදයකට අපිටු කට්ඨාන වශයෙන් සලකනු ලැබේ. —

- කෙඳි සායම් කිරීම,
- බැටරි වාප් කිරීම,
- ගබොල් හෝ උප් පිම්පීම,
- බාබර් සාප්පුවක් තබා ගැනීම.

ගම්පහා ආඥාපණ්ණ

ගම්පහා ආඥාපණ්ණ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ මහර දිස්ත්‍රික්කයේ අතුරුස්ථ ගම් කායාසී සභාව විසින් සම්පාදිතව වම් 1947ක් වූ සැප්තැම්බර් මස 24 වැනි දින අංක 9,773 දරණ "ගැසට්" අතිරේකයේ පළවූ ප්‍රකාශනයෙන් සංශෝධිතව එකී වගන්තියෙන් පළාත් පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් අනුමත කරන ලද අතුරු ව්‍යවස්ථා.

ඩී සී ආර්. ගුණවර්ධන,
පළාත් පාලනය පිළිබඳ අමාත්‍ය කාර්යාංශයේ
සාමාන්‍ය ලේකම්වරුන්

වම් 1955ක් වූ අප්‍රේල් මස 28 වෙනි දින
කොළඹදීය.

අතුරු ව්‍යවස්ථා

1 කිසියම් ගම්බද වෙළඳ පොළක සිට සැහසුම් භාග එකක අඩු විෂ්කම්භය ඇති වට ප්‍රමාණය ඇතුළතවූ ප්‍රදේශය එකී වෙළඳ පොළ සඳහා වෙළඳ ප්‍රදේශය වශයෙන් මෙයින් ප්‍රකාශ කරනු ලැබේ.

2. කිසියම් ගම්බද වෙළඳ පොළක යම් සාධකයක් පාවිච්චි කිරීමට හෝ එහි නැවතී සිටීම සඳහා පහත දැක්වෙන රේට් ගණන් අනුව ගාස්තුවක් අය කළ යුතුය: නැතහොත් ගෙවිය යුතුය —

	එක දවසට, රු. ග.
වෙළඳපොළ ගොඩනැගිල්ල ඇතුළතවූ එක් එක් හතරැස් යාර එකක භූමි භාගයක් සඳහා එක් එක් දවසට	0 25
වෙළඳපොළ ගොඩනැගිල්ලෙන් පිට වෙළඳපොළට අයිති ප්‍රදේශය ඇතුළතවූ එක් එක් හතරැස් යාර එකක භූමි භාගයක් සඳහා එක් එක් දවසට	0 15
මාළු වෙළඳපොළ ඇතුළතවූ එක් එක් හතරැස් යාර එකක භූමි භාගයක් සඳහා එක් එක් දවසට	0 50

3 (1) කායාසී සභාව විසින් සම්මත කර ගන්නා ලද පොදු ආදායී අතුරු ව්‍යවස්ථාවල VI වෙනි කාණ්ඩයේ වූ 11වෙනි අතුරු ව්‍යවස්ථාවේ දැක්වෙන කාරණා සඳහා කායාසී සභාවට ගෙවිය යුතු වූ අගුවී ඉවත් කිරීම පිළිබඳ මාසික ගාස්තුව එක බැල්ලකට රුපියල් එක බැගින් විය යුතුයි

(2) කායාසී සභාව විසින් සම්මත කර ගන්නා ලද පොදු ආදායී අතුරු ව්‍යවස්ථාවල VI වැනි කාණ්ඩයේ වූ 11වෙනි අතුරු ව්‍යවස්ථාවේ දැක්වෙන කාරණා සඳහා කායාසී සභාවට ගෙවිය යුතු වූ කසල ශෝධනය පිළිබඳ මාසික ගාස්තුව යන පණහක් විය යුතුයි

(3) මේ අතුරු ව්‍යවස්ථාවේ—
"කායාසී සභාව" යනුවෙන් මහර දිස්ත්‍රික්කයේ අතුරුස්ථ ගම් ප්‍රදේශයේ ගම් කායාසී සභාව අදහස් කරනු ලැබේ

ඇල් ජී ඩී—ජී 14/17.

ගම්පහා ආඥාපණ්ණ

ගම්පහා ආඥාපණ්ණ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දුම්බලසූරිය ගම් ප්‍රදේශයේ ගම් කායාසී සභාව විසින් සම්පාදිතව 1947ක් වූ සැප්තැම්බර් මස 24 වැනි දින අංක 9,773 දරණ "ගැසට්" අතිරේකයේ පළවූ ප්‍රකාශනයෙන් සංශෝධිතව එකී වගන්තියෙන් පළාත් පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් අනුමත කරන ලද අතුරු ව්‍යවස්ථා

ඩී සී. ආර්. ගුණවර්ධන,
පළාත් පාලනය පිළිබඳ අමාත්‍ය කාර්යාංශයේ
සාමාන්‍ය ලේකම්වරුන්

වම් 1955ක් වූ අප්‍රේල් මස 29වෙනි දින
කොළඹදීය

අතුරු ව්‍යවස්ථා

රෙදි අපුල්ලන සාධක

1 (1) ප්‍රදේශයේ සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමාගේ රෙකමන පිට එ් සඳහා ප්‍රධානතුමා විසින් නිකුත් කරන ලද අවසර පත්‍රයක් දරන්නේ නම් මිස නැත් නම්, කිසිවකු විසින් රෙදි අපුල්ලන සාධකයක් පවත්වා ගෙන යා යුතු නැත.

(2) සෑම අවසර පත්‍රයක්ම එය නිකුත් කරන ලද අවුරුද්දේ දෙසැම්බර් මස තිස් එක්වැනිදිනට අවසන් වන්නේය

2 ප්‍රධානතුමා විසින් හෝ ප්‍රධානතුමා විසින් විධිවිධ පරිදි ලියවිල්ල කීන් බලය පවරන ලද්ද වූ කායාසී සභාවේ ඕනෑම නිලධාරියෙකු විසින් සෑම සුදුසු වේලාවලදීම ඕනෑම රෙදි අපුල්ලන සාධකයකට ඇතුල් වී එ් රෙදි අපුල්ලන සාධකයේ කටයුතු සඳහා පාවිච්චි කරන ඕනෑම ලී බඩුවක්, උපකරණයක්, රථවාහනයක් හෝ භාජනයක් පරීක්ෂා කිරීම නීත්‍යානුකූල වන්නේය

3 එ් සඳහා පාවිච්චි කිරීමට අදහස් කරන සාධකය පහත දැක්වෙන කොන්දේසිවලට එකඟව තිබෙන්නේ මිස නැත් නම්, කිසිවෙක විසින් රෙදි අපුල්ලන සාධකයක් පවත්වා ගෙන යා යුතු නැත

එ් කොන්දේසි කවරහුදයන්—

(ඒ) එ් සාධකය මනා තත්වයක තිබිය යුතුවන හැර එය ඇතුළට හොඳට හුලං වැදෙන ලෙසත් හොඳට ආලෝකය වැටෙන ලෙසත් සාද තිබිය යුතුය එහි සෑම කාමරයකම විවෘත කළ හැකිවූද එ්වා විවෘත කළ විට කාමරයේ පෙනෙන්නට තිබෙන බිම් ප්‍රමාණයෙන් පහළොවෙන් එක පංචුවකට අඩු තොවන තරම් වැඩි ප්‍රමාණයක් ඇතිවූද ජනෙල් තිබිය යුතුය

(බී) සෑම කාමරයකම බිත්ති උසින් සැම තැනම අඩි හතකට අඩු තොවිය යුතුයි එහි ඇතුල් පැති හුණු බදුමෙන් කපරුරු කරනු ලැබ සුදුහුණු හා තිබිය යුතුයි;

(සී) එ් සඳහා අනුමත කරන ලද වැන්කියක, පොකුණක හෝ ජලාශයක හෝ කායාසී සභාව විසින් අනුමත කරන ලද ලීදක වෙන් කර තිබෙන විශේෂ සාධකයක් හෝ කිලිට් රෙදි සේදනු ලැබෙන්නේ මිස නැත් නම්, රෙදි අපුල්ලන සාධකයේ සියලුම කටයුතු සඳහා ප්‍රමාණවත් ජල සම්පාදනයක් තිබිය යුතුයි;

(ඊ) කිලිට් රෙදි ගබඩා කිරීමට වෙනම කාමරයක් තිබිය යුතුයි එ් කාමරයේ බිම සෑම තැනම සිමෙන්ති දමා තිබිය යුතුයි,

(ඊ) රෙදි අපුල්ලන සාධකයෙහි රක්ෂාවේ නියුක්ත සෑම පුද්ගලයන් දහ දෙනෙකුට එක් වැසිකිලියක් බැගින් වැසිකිලි පහසුකම් තිබිය යුතුයි.

4. රෙදි අපුල්ලන සාධකයක් තබා ගන්නා සෑම කෙනෙකු විසින්ම එ් රෙදි අපුල්ලන සාධකය, එහි පරිසරය, කාණු, ලී බඩු, උපකරණ සහ රෙදි අපුල්ලන සාධකයේ කටයුතු සඳහා පාවිච්චි කරන මෙවලම් ශුචි පවිත්‍රව හා මනා තත්වයක තබා ගැනීමට සැලැස්විය යුතුයි

5 රෙදි අපුල්ලන සාධකයක් තබා ගන්නා කිසිවකු විසින් ගම් ප්‍රදේශයෙන් පිටත සිට කිලිට් රෙදි ගෙන එ්ම හෝ කිසියම් බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් පෙළෙන්නාවූ හෝ තමාගේ දැනීමේ හැටියට එබඳු රෝගයකින් පෙළී සිටියාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට ලකදි සහන්තු කිරීමේ යෙදී සිටියාවූ කිසිවෙකුට එ් රෝගය බෝවීමට හෝ රෝග බීජයන් මෝරණු ලැබීමට ගත වන කාලසීමාවන් පසුවන තුරු රෙදි අපුල්ලන සාධකයට ඇතුල් වීමට හෝ එහි යම් කටයුත්තකට සම්බන්ධ වීමට හෝ එ් සාධකයට හෝ එහි සිට යම් බඩු මුට්ටු ආදියක් ගෙන යාමට ඉඩ දීම හෝ නොකට යුතුයි

6. යම්කිසි වසංගත රෝගයක් හෝ බෝවෙන රෝගයක් පවත්නාවූ හෝ ලකදි එබඳු රෝගයක් තිබුණවූ ගෙදරක කිලිට් රෙදි ප්‍රදේශයේ සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමා විසින් හෝ ප්‍රධානතුමා විසින් හෝ නියම කරන ලද ප්‍රකාරයට විෂබීජවලින් නිදහස් කොට තිබෙනොත් මිස නැත් නම්, රෙදි අපුල්ලන සාධකයක් තබාගන්නා කිසිවකු විසින් ගෙනයාම හෝ රෙදි හැර ගැනීම හෝ ගෙනයාමට හෝ හැර ගැනීමට ඉඩ දීම හෝ නොකට යුතුයි

L G D—G D 14/12

கிராம சமுதாயச் சட்டம்

கிராம சமுதாயச் சட்டின் (அத்தியாயம் 195) 49 ம் பிரிவினாபடி யாழ்ப்பாணம் டிஸ்திரிக்டிலுள்ள இரணைத்தீவு கிராமப் பகுதியின் கிராமச் சங்கம் உண்டுபண்ணியதும், 1947 ம் ஆண்டு (செப்டெம்பர்) புரட்டாதி மாதம் 24 ந்த திகதி வெளியான 9,773 ம் இலக்க விசேஷ "கசெற" நிலப் பிரசித்தப்படுத்திய பிரகடனத்தால் திருத்தப்பெற்ற அப்பிரிவு தமமீது வைத்த தத்துவங்களின் பலத்தைக்கொண்டு தலதாபன மறநிரியவர்கள் அங்கேரித்ததற்கான உபவிதிகள்

டி. சீ. ஆர். குணவாத்தன,
தலதாபன மந்திரி காரியாலயம், நிரந்தரக் காரியதரிசி
கொழும்பு, 1955 ம் மூலம் (எம்.பி.சி) சித்திரைமீ 30 ந் உ.

உபவிதிகள்

சாணம் சேகரித்தலும் விற்றலும்

1 அகிராசனரால் அதனபொருட்டு வழங்கப்பட்ட ஒரு லைசென்ஸ் பெற்றிருந்தாலன்றி எவரும் சங்கத்துக்குரிததாகப்பட்ட அல்லது சங்க ஆதிக்கத்திலுள்ள எக்காணியிலுமிருந்தும் சாணம் சேகரிக்கலாகாது

2 (1) 1 ம் உபவிதியினபடி வழங்கும் லைசென்ஸ் ஒவ்வொன்றும் இதன் அட்வணியில் காட்டப்பட்டிருக்கும் "A" பத்திரத்தைப்போன்றிருந்தல் வேண்டும், அதில் சொல்லப்படும் காலத்துக்கு அது செல்லக் கூடியநாயிருக்கும்

(2) 1 ம் உபவிதியினபடி வழங்கிய லைசென்ஸ் ஒன்றை வைத்திருக்கும் எவரும் அந்த லைசென்ஸில் சொல்லப்படும் காலம் முடிந்த பின்னர் அந்த லைசென்ஸைக்கொண்டு சாணம் சேகரிக்கலாகாது.

3 1 ம் உபவிதியினபடி வழங்கிய லைசென்ஸ் ஒன்றை வைத்திருக்கும் எவரும், அவர் சாணம் சேகரிப்பதற்கு அனுமதிக்கப்பட்ட காணிகளுக்கு எத்தகைய சேதமும் விளைதலாகாது

4 3 ம் உபவிதியை மீறியமை எதற்கும் 1 ம் உபவிதியினபடி வழங்கிய லைசென்ஸ் எதையும் அழித்தல் அகிராசனருக்கு நீதியாகும்

5 உபவிதி 2 (2) ஐ அல்லது உபவிதி 3 ஐ மீறியமைக்கு லைசென்ஸ் காரர் இரண்டாவது தடவையாக அல்லது அதற்குப் பின்னர் குற்றவாளியாகக் காணப்பட்டால், கிராமக் கோடு, அது விதிக்கும் வேறு ஏதும் தண்டனையோடு 1 ம் உபவிதியினபடி வழங்கிய லைசென்ஸ் எதையும் அழித்தலும் நீதியாகும்

6 அகிராசனரால் அதன் பொருட்டு வழங்கப்பட்ட ஒரு லைசென்ஸ் வைத்திருந்தாலன்றி, எவரும் கிராமப் பகுதியிலுள்ள எந்த இடத்திலிருந்தும் அப்பகுதிக்கு வெளியேயுள்ள எந்த இடத்துக்கும் சாணம் எதையும் அகற்றலாகாது

7 6 ம் உபவிதியினபடி வழங்கப்படும் லைசென்ஸ் ஒவ்வொன்றும்

- (1) இதன் அட்வணியில் காட்டப்பட்டிருக்கும் "B" பத்திரத்தைப் போன்று இருத்தல் வேண்டும்,
- (2) அகற்றப்படலிருக்கும் சாணத்தின் அளவைக்காட்ட வேண்டும்,
- (3) கிராமப் பகுதியிலிருந்து அச்சாணம் அகற்றப்படும் காலாவதியாகவேண்டும்

8 6 ம் உப விதியினபடி ஒரு லைசென்ஸ் வழங்கப்பெற்ற எவரும் லைசென்ஸில் சொல்லப்படும் அளவுக்கு அதிகமான சாணத்தை கிராமப்பகுதியிலிருந்து அகற்றலாகாது

9 எவரேனும் சாணம் ஏற்றிய வண்டி எதையும், அந்த வண்டியிலுள்ள சாணத்திற்கான லைசென்ஸ் முந்தியே அகிராசனரிடம் ஒப்படைக்கப்பட்டிருந்தாலன்றி, கிராமப் பகுதிக்கு வெளியே கொண்டு போகலாகாது

10 சாணம் அகற்றுதல் பற்றிய இந்த உப விதிகளை மீறியமை எதற்கும் லைசென்ஸ்காரர் இரண்டாவது தடவையாக அல்லது அதற்குப் பின்னர் குற்றவாளியாகக் காணப்பட்டால், கிராமக்கோடு, அது விதிக்கும் வேறு ஏதும் தண்டனையோடு 6 ம் உப விதியினபடி வழங்கிய லைசென்ஸ் எதையும் அழித்தலும் நீதியாகும்

11 கிராமக் கோட்டால் முந்திய லைசென்ஸ் அழிக்கப்பட்டிருக்கும் எவருக்கும், சாணம் அகற்றுதற்கான ஒரு லைசென்ஸ் வழங்க அகிராசனரால் மறுப்பது நீதியாகும்

12 இந்த உப விதிகளில்—

"அகிராசனர" என்பது சங்க அகிராசனரான பொருள்படுகின்றது
"சங்கம்" என்பது இரணை-தீவு கிராமப் பகுதியின் கிராமச் சங்கம் எனப்பொருள் படுகின்றது
"சாணம்" என்பது மாடுகள், குதிரைகள், செமமறியாடுகள், வெள்ளாடுகள் ஆகியவற்றின் சாணம் எனப்பொருள்படுகின்றது
"கிராமப் பகுதி" என்பது இரணைத்தீவு கிராமப் பகுதியென்ப பொருள் படுகின்றது

அட்வணை
"A" பத்திரம்

பிரமாணம் 1—சாணம் சேகரிப்பதற்கு லைசென்ஸ்
— வாசியான — எப்பயர் — 195— முதல் — 195—
வரையுள்ள காலத்திலேயே காட்டப்படவேண்டிய காணிகளிலிருந்து சாணம் சேகரிப்பதற்கு இத்தால் லைசென்ஸ் வழங்கப்படுகின்றது

கிராமச் சங்கம், அகிராசனர
இரணைத்தீவு,
திகதி
காணிகர்
"B" பத்திரம்

பிரமாணம் 6—சாணத்தை அகற்றுவதற்கு லைசென்ஸ்
— வாசியான — எப்பயர் சாணத்தை —
என்னுமிடத்திலிருந்து அகற்றுவதற்கு இத்தால் லைசென்ஸ் வழங்கப்படுகின்றது.

சாணத்தைக் கிராமப் பகுதியிலிருந்து அகற்றுவதற்கு முன்னர் இர., லைசென்ஸை அகிராசனரிடம் ஒப்படைக்கவேண்டும்
கிராமச் சங்கம்.

இரணைத்தீவு,
திகதி

1952 ம் ஆண்டின் 6 ம் இலக்க தலதாபனங்கள் (நிலையான உப விதிகள்) பற்றிய சட்டம்

1952 ம் ஆண்டின் 6 ம் இலக்க தலதாபனங்கள் (நிலையான உபவிதிகள்) பற்றிய சட்டத்தின் 3 ம் பிரிவினாபடி திற்கோணமலை டிஸ்திரிக்டிலுள்ள மூத்தூர் கிராமப் பகுதியின் கிராமச் சங்கத்தால் நிறைவேற்றப்பட்ட கீழ்க்காணும் தீர்மானம் அப்பிரிவினா தாற்பரியப்படி பிரசித்தப்படுத்தப்படுகின்றது

தீர்மானம்

தலதாபன மந்திரியால் ஆக்கப்பட்டு "சென்ற" சபையாலும் ஜனப் பிரதிநிதிகள் சபையாலும் நிறைவேற்றப்பட்ட தீர்மானத்தால் அங்கே கரிக்கப்பட்டதென 1953 ம் ஆண்டு (ஒகஸ்ட்) ஆவணி மாதம் 7 ந்த திகதி வெளியான 10,560 ம் இலக்க "கசெற" நில அறிவிக்கப்பட்ட நிலையான உபவிதிகளின் I முதல் XXXVII ஈருகள்ள பாக்கங்களை இத்தீர்மானம் "கசெற" நிலப் பிரசித்தப்படுத்தப்படும் திகதியிலிருந்து, ஏற்றுக்கொள்வதென்று மூத்தூர் கிராமச் சங்கம் 1952 ம் ஆண்டின் 6 ம் இலக்க தலதாபனங்கள் (நிலையான உபவிதிகள்) பற்றிய சட்டத்தின் 3 ம் பிரிவினா (1) ம் உபபிரிவினாபடி இத்தால் தீர்மானிக்கின்றது

மூத்தூர் கிராமச் சங்கம், வா மு மத்தார்,
1952 ம் மூலம் (மாச) பங்குனிமீ 8 ந் உ. அகிராசனர

L G D—G D 14/48

1952 ம் ஆண்டின் 6 ம் இலக்க தலதாபனங்கள் (நிலையான உபவிதிகள்) பற்றிய சட்டம்

1952 ம் ஆண்டின் 6 ம் இலக்க தலதாபனங்கள் (நிலையான உபவிதிகள்) பற்றிய சட்டத்தின் 3 ம் பிரிவினாபடி புத்தளம் டிஸ்திரிக்டிலுள்ள புத்தளம் பற்றுக் கிராமப் பகுதியின் கிராமச் சங்கத்தால் நிறைவேற்றப்பட்ட கீழ்க்காணும் தீர்மானம் அப்பிரிவினா தாற்பரியப்படி பிரசித்தப்படுத்தப்படுகின்றது

தீர்மானம்

தலதாபன மந்திரியால் ஆக்கப்பட்டு "சென்ற" சபையாலும் ஜனப் பிரதிநிதிகள் சபையாலும் நிறைவேற்றப்பட்ட தீர்மானத்தால் அங்கே கரிக்கப்பட்டதென 1953 ம் ஆண்டு (ஒகஸ்ட்) ஆவணி மாதம் 7 ந்த திகதி வெளியான 10,560 ம் இலக்க "கசெற" நில அறிவிக்கப்பட்ட நிலையான உபவிதிகளின் I, II, III, IV, VI, VII, IX, X, XI, XII, XV, XVI, XVII, XVIII, XIX, XXI, XXIII, XXIV, XXV, XXVI, XXX, XXXI, XXXII, XXXIII, XXXIV, XXXV, XXXVI, XXXVII பாக்கங்களை இத்தீர்மானம் "கசெற" நிலப் பிரசித்தப்படுத்தப்படும் திகதியிலிருந்து, ஏற்றுக்கொள்வதென்று புத்தளம் பற்றுக் கிராமச் சங்கம் 1952 ம் ஆண்டின் 6 ம் இலக்க தலதாபனங்கள் (நிலையான உபவிதிகள்) பற்றிய சட்டத்தின் 3 ம் பிரிவினா (1) ம் உபபிரிவினாபடி இத்தால் தீர்மானிக்கின்றது

கிராமச் சங்கம், செ சுந்தராமர்,
1952 ம் மூலம் (மாச) பங்குனிமீ 31 ந் உ. அகிராசனர